



සිරමාවේ බණ්ඩාරනායක විද්‍යාලයීය
ආදි ක්‍රිජ සංගමය

ව්‍යවස්ථා මාලාව

සිරමාවේ බණ්ඩාරනායක විද්‍යාලය
ස්වේච්ඡලෝධ වන්දුවිංකය,
කොළඹ 07

සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි හිමි සංගමයේ ව්‍යවස්ථාව

ත්‍රී.ව. 1973 ජනවාරි මස 01 දින කොළඹ 07, ස්වේන්මෝර් වන්දුව්‍යංකයේ, ස්වේන්මෝර් වන්දුව්‍යංක බාලිකා විද්‍යාලය නමින් පහැවැටුවා, එම වසරේම දෙසැම්බර් මස විවකට අනුමාතය දුරන්දර ගරු සිරිමාවේ බණ්ඩාරනායක මැයිනියට ගෞරවයක් වශයෙන් සිරිමාවේ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය නමි කර වසර 39 ක් වැනි කෙරී කාලයක් තුළ දුවේතික පාසලක් හා පසුව ප්‍රධාන පෙළේ පාරික පාසලක් ලෙස සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලය එහි වර්තමාන තත්ත්වයට නගා සිටුවන ලදී. එම විද්‍යාලයේ ආදි හිමිකාවන් වර්ෂ 1990 දී සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි හිමි සංගමය නමින් මෙම සංගමය ස්ථාපිත කරන ලදී.

ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් ගුණාත්මක සමාජයක් සඳහා නැත්තා නුවතින් හා මනා පොරුණුයකින් පිරිපූජා කාන්තාවන් මෙරටට බිජිකරන, ආසියාවේ ප්‍රධානතම කාන්තා විද්‍යාලයය බවට පත් කිරීමේ දැක්ම සහ :

ආදි හිමිකාවන්ගේ බුද්ධිමය ප්‍රාග්ධනය සහ අනෙකුත් සම්පත්ති උපරිම දායකත්වය ලබා ගතිමින් දේශීයත්වය සහ බොද්ධ ගුණාත්මක පරිපූර්ණ පරිසරයක් තුළ විද්‍යාලයේ අධ්‍යාපනික, ශ්‍රීඛා, සේෂන්දර්යය සහ ආධ්‍යාත්මික රිශිෂ්ටත්වයක් පවත්වාගෙන යාම සහ සිය සාමාජිකාවන් අතර අනෙක්නා සුහුදතාවය වර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය පිළිබඳ කරන පරිපූර්ණ කාන්තා ප්‍රතිරිස්පයක් ලොටට ගෙන යන මෙහෙවර උදෙසා වන

සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි හිමි සංගමයේ ව්‍යවස්ථාවයි.

01. නාමය

මෙම සංගමය සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි හිමි සංගමය නමින් හැඳින්වේ.

02. පරමාරුප

- 02.1 විද්‍යාලයේ අධ්‍යාපනික, විනය, ආගමික, සංස්කෘතික හා සාමාජික කටයුතු සංවර්ධනයට සහාය වීම.
- 02.2 ආදි හිමිකාවන්ගේ, වර්තමාන හිමිකාවන්ගේ, වර්තමාන අධ්‍යාපන හා අනධ්‍යාපන කාර්ය මණ්ඩලයේ සහ ආදි අධ්‍යාපන හා අනධ්‍යාපන කාර්ය මණ්ඩලයේ ව්‍යවස්ථා හා සාමාජික සුහුදතාවය සහ අනෙක්නා සුහුදතාවය වර්ධනය කිරීම.
- 02.3 විද්‍යාලයට අයත් ගෞරික සම්පත් යොගැනීම සහ දියුණු කිරීම.

03. සාමාජිකත්වය සඳහා පුද්ගලිකම්

03.1 සංගමයේ සාමාන්‍ය හා යාචිවීට සාමාජිකත්වය සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලයේ අදි ශිපාවන්ට පමණක් සිමාවනු ඇත.

03.2 සංගමයේ සාමාජිකත්වය,

- (අ) සාමාන්‍ය සාමාජික (වාර්ෂික)
- (ආ) යාචිවීට සාමාජික
- (ඇ) ගරු සාමාජික යනුවෙන් වන්නේ

03.3 ගරු සාමාජිකත්වය නිමිවන්නේ, සේවා කාලය කොනෙක් ව්‍යවද විද්‍යාලයේ හිටුපු සාම විද්‍යාල්පතිනියන්ට සහ වසර පහලෝවක් (15) හෝ ඊට වැඩි කාලයක් සේවය කළ අධිකාරීන කාර්ය මණ්ඩලයටයි. තවද දැනට පාසල් සේවය නියුතු අධිකාරීන කාර්යය මණ්ඩලය ස්වක්ෂමීත්තෙන් සාමාජිකයන්වය සඳහා ඉල්ලුම් කළහොත් ඔවුන්ටද ගරු සාමාජිකත්වය නිමිවේ. වෙතත් ගරු සාමාජිකාවේ සංගමයේ රැස්වීම් වලදී ජන්දය දීමට පුද්ගලිකම් තොලුබනි.

04. සාමාජිකාවන් බිඳුවා ගැනීම

04.1 සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා මෙහි පළමු උප ලේඛනයේ දක්වා ඇති ආකෘති පත්‍රයට අනුව නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පතක් ලේඛනීවරය වෙත ඉදිරිපත් කළ යුතුය.

04.2 වම ඉල්ලුම්පත ලේඛනීවරය විසින් නිර්ක්ෂණය කිරීමෙන් පසු අඟ්‍ය අඟ්‍ය ඉල්ලුම්කාරයට සාමාජිකත්වය ලැබීමට පුද්ගලිකම් ඇතොත් ඇයගේ ඉල්ලුම්පත නිර්දේශ කර අනුමතිය සඳහා නියෝජන සහාපතිනියට ඉදිරිපත් කළ යුතුය. නියෝජන සහාපතිනියගේ අනුමතියෙන් පසු ඉල්ලුම්කාරයට සංගමයේ සාමාජිකත්වය පිරනැමී.

04.3 යම් ඉල්ලුම්කාරය සාමාජිකත්වය ලැබීමට නුසුදු වන්නේ යැයි ලේඛනීවරය විසින් තීරණය කළහොත් ඒ පිළිබඳව හේතු විධායක කම්ට්‍රුවට ලිඛිතව දැනුම් දිය යුතුය. ලේඛනීවරය විසින් ඉදිරිපත් කර ඇති කරණු විධායක කම්ට්‍රුව අනුමත කරන්නේ නම් සාමාජිකත්වය පිරිනොනැමීමට හේතු දක්වා ලේඛනීවරය විසින් ඉල්ලුම්කාරයට ලිඛිතව දැනුම් දිය යුතුය. වම තීරණයෙන් අත්ස්ථියට පත් ඉල්ලුම්කාරය අනියාවනයක් ඉදිරිපත් කරන්නේ නම් වම අනියාවනය දින දහහතරක් (14) ඇතුළත ලිඛිතව නියෝජන සහාපතිනියට ඉදිරිපත් කළ යුතුය. ඒ පිළිබඳව විධායක කම්ට්‍රුව ගනු ලබන තීරණය අවසාන තීරණය වනු ඇත. වම තීරණය ඉල්ලුම්කාරයට ලේඛනීවරය විසින් ලිඛිතව දැනුම් දිය යුතුය. නියෝජන සහාපතිනිය විසින් මෙම තීරණය පිළිබඳව වාර්ෂික මහා සහා රැස්වීමේදී සහාව දැනුවත් කළ යුතුය.

05. සාමාජික දායක මුදල

05.1 ඉහත 04.2 පේදයට අනුකූලව සංගමයේ සාමාජිකත්වය ලබා මෙම සාමාජික මුදල් ගෙවීය යුතුය.

05.1.1 සාමාන්‍ය සාමාජිකත්වය - වර්ෂයකට රැපියල් වක් දැහස් පත්සියයකි. (රු. 1500/-) යම් ආදි හිම්පනාවකගේ සාමාජිකත්වය ලබා ගත් දින වශයෙන් සැලුකෙන්නේ වම ආදි හිම්පනාව සාමාජිකත්වය ලබා ගත් දින වන අතර සාමාන්‍ය සාමාජිකත්වයක් ලබාගෙන තිබුනේ වී නම් සාමාජිකත්වය ලබා ගත් දින සිට සාමාජිකත්වය ඇරඟී

05.1.2 යාචිව සාමාජිකත්වය - රැපියල් පත්දාහසකි (රු. 5000/-)

05.1.3 විද්‍යාලයෙන් ඉවත් වූ දින සිට වසර දෙකක් (2) ඇතුළත යම් ආදි හිම්පනාවක්, යාචිව සාමාජිකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා රැපියල් දෙදාහස් පත්සියයක් (රු. 2500/-) ගෙවීමෙන් වම ආදි හිම්පනාව යාචිව සාමාජිකත්වය ලබා ගත හැකිය.

05.1.4 කෙසේ වුවද අනුගාසක මණ්ඩලයේ නිර්දේශ මත විධායක කම්ට්‍රුවට මෙම සාමාජික මුදල වෙනස් කළ හැකිය.

06. සාමාජික මුදල් ගෙවීමේ පිළිවෙත

06.1 වසරක සාමාන්‍ය සාමාජිකත්වය ජනවාරි 1 වනදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා පමණුක් වේ. වම නිසා පළමුවෙන් මුදල් ගෙවූ දිනය කුමක් වුවත් වම වසරේ සාමාජිකත්වය දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වේ.

06.2 සියලුම සාමාජික මුදල් භාණ්ඩාගාරකවරියට පමණක් ගෙවා මෙති දෙවන උපලේඛනයේ දක්වා ඇති ආකෘතිය ප්‍රකාර ලඟ පතක් ලබාගත යුතුය.

07. සාමාජිකත්ව අයිතිවාසිකම් හා ජන්දය ප්‍රකාශ කිරීම

07.1 ඉහත 03.2 (අ) හා (ආ) යටහට අයන්වන සාමාජිකාවන් හට ජන්දය ප්‍රකාශ කිරීමේ බලය ඇත. යම් වර්ෂයක මහා සභා රැස්වීමකදී ජන්ද බලය හා අනෙකුත් අයිතිවාසිකම් හිම්වන්නේ පහත දැක්වෙන පරිදි වේ.

(අ) වම වසරේ පෙබරවාරි මස අවසාන වීමට ප්‍රථම වම වසරට අදාළ සාමාජික මුදල් නිසි පරිදි ගෙවා ඇති සාමාන්‍ය සාමාජිකාවන්ට

(ආ) වම වසරේ පෙබරවාරි මස අවසාන වීමට ප්‍රථම අදාළ සාමාජික මුදල් නිසි පරිදි ගෙවා සාමාජිකත්වය ලබාගෙන ඇති යාචිව සාමාජිකාවන්ට

07.2 මහා සභා රැස්වීමක දී හෝ විශේෂ මහා සභා රැස්වීමක දී යම් සාමාජිකාවකගේ සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් පැන තැගුනහොත් සභාපතිතිය විසින්, ලේකම්වරය විසින් පවත්වාගෙන යනු ලබන ලේකන හා තමන් ඉදිරියේ ඇති වෙනත් සාක්ෂි මත මෙම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුකූල ව තීරණයකට එළැඳිය යුතු අතර විය අවසාන තීරණය වනු ඇත.

07.3 සිනම සහ යැක්වීමකදී සම සමව ජන්දය ලද අවස්ථාවකදී සහාපතිතියට තමන් කිම් ජන්දයට අමතරව තීරක ජන්දයක් ප්‍රකාශ කිරීමේ අනිමතානුසාරි බලයක් ඇත. එයේ වුවද සහාපතිතිය නොමැතිව වෙනත් අයකු මුළුසුන නොබවන්නේ නම් එවඟි අවස්ථාවකදී වහාම සහාපතිතිය දැනුවත් කර ඇයගේ අනුමැතිය පරිදි අවසාන තීරණය ගත යුතුය.

08. සාමාජිකත්වය අනිමිවිම

08.1 ගම් සාමාජිකාවක් විෂමාවාර කටයුත්තක් හෝ අනිසි වර්යාවක්/ පාසල් කිරීමිනාමය පැවුදු වන ආකාරයේ කටයුත්තක් සිදු කිරීම සිදුවන අවස්ථාවකදී ඒ පිළිබඳ කරුණු විමසා බිඟා සංඛ්‍යාතර වාර්තාවක් සැකසීමේ බලය විධායක කම්ටුවට හිමිවන අතර විධායක කම්ටුවේ වාර්තාව, තීරදේශ සමග විනය කම්ටුවට යොමුකර විම කම්ටුවේ අනුමැතිය සහිතව සාමාජිකත්වය අහෝසි කළ හැකිය.

08.2 එයේ විධායක කම්ටුව විසින් සාමාජිකත්වය අනිමි කළ සාමාජිකාවක හැවත සංගමයට බදවා ගැනීම කළ හැකි වන්නේ මෙහි 04 වැනි ජේදයට අනුකූලවය.

09. කළමනාකරණ කම්ටුව

09.1 (අ)කළමනාකරණ කම්ටුව, විධායක කම්ටුවකිනුත්, කාරක සහාවකිනුත් සමන්විත වන්නේය.

(ආ)සංගමයේ අනාගතය, අනිවෘද්ධිය, සහ පැවැත්ම වෙනුවෙන් තීරණ වලට විළැකීමේ හා ඒවා ත්‍රියාන්මක කිරීමේ බලය, සංගමයේ පරමාර්ථ සපුරාලනුවස් කටයුතු කිරීමේ බලය,විදිනෙදා කටයුතු හා පර්පාලනය කටයුතු පිළිබඳව තීරණ වලට විළැකීමේ හා ඒවා ත්‍රියාන්මක කිරීමේ බලය කළමනාකරණ කම්ටුව සනුවේ.

(ඇ)කළමනාකරණ කම්ටුවේ සේවය ගෙවීමකින් හෝ පොදුගලීක ලාභ අපේක්ෂාවකින් තොර ගරු සේවයක් වන්නේය. වියට පත්වන සාමාජිකාවන් තම හඳු සාක්ෂිය අනුව 2 වන වගන්තියේ සඳහන් පරමාර්ථ ඉටුකළ හැකි අය විය යුතුය.

(ඇ)කළමනාකරණ කම්ටුවේ දුරයන් සඳහා අයදුම් කළ හැක්කේ විම වර්ෂයේදී පාසල් වික (01) ශේෂීයට ප්‍රමුණ් ඇතුළත් කිරීමේ සම්මුඛ පරිශ්චත්‍ය සඳහා අයදුම්කරුවන් නොවන සාමාජිකාවන් පමණි.

09.2 කළමනාකරණ කම්ටුවේ සාමාජිකත්වය

කළමනාකරණ කම්ටුව යටතේ ඇති විධායක කම්ටුව සාමාජිකාවන් විශාලාංශ දෙනෙකුගෙන් (11) සමන්විත වන අතර, විනි සාමාජිකත්වය පහත දැක්වෙන පරිදි වේ.

09.2.1 (අ) සහාපති(1) - විද්‍යාලයේ විද්‍යාල්පතිතිය අධිකාපන අමාත්‍යාංශයේ 1995.06.21 දැරණ ලිපිය පරිදිසහාපතිතිය ටේ

(ආ) හියෝජන සහාපති (1)

(ඇ) උප සහාපති (2) - ජේන්ඩර් උප සහාපති සහ කනිංඩ උප සහාපති යනුවෙති

09.2.2 (අ) ලේකම් (1)

(ආ) උප ලේකම් (2)

- 09.2.3 (ආ) හාන්ත්බාගාරක (1)
(ඇ) උප හාන්ත්බාගාරක (2)

- #### 09.2.4 සංස්කාරක (1)

විධායක කම්ටුව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක නිර්ම සඳහා කාරක සභාවක් තෝරා පත්කරගනු ලැබේ. කාරක සභාවේ සාමාජිකත්වය පහත දැක්වෙන පරිදි වේ.

09.2.5 කාරක සහිකවරියන්

- (අ) වයස අවුරුදු 50 ට හෝ ඊට වැඩි (5)
 (ආ) වයස අවුරුදු 50 ට අඩු හා 40 ට වැඩි (10)
 (ඇ) වයස අවුරුදු 40 ට අඩු හා 30 ට වැඩි (15)
 (ඈ) වයස අවුරුදු 30 ට අඩු (10)

(ඉ) දේශීය / එදේශීය අනුබද්ධිත සංඝිත සඳහා වික් නියෝගිතවරයකු බැංගින්
 (ඊ) විධායක කමිටුව විසින් තෝරාපත්කර ගනු ලබන ආදි ශ්‍රී එස්ත්‍රීය ආරාධිත
 සාමාජිකාවන් නිදෙනෙක් (3)

සංගමයේ අවශ්‍යතාවයක්ට අනුකූලව කාරක සහාවේ සාමාජිකාවන් ගණන වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවයක් පැහැනැගුන විවිධ විෂයෙන් සංග්‍රහීනයක් තුළින් කාරක සහාවේ සාමාජිකාවන් ගණන වෙනස් කරගත හැක. කවර හෝ වියස් කාණ්ඩියකට අදාළ පුරුෂ-පාඨු පිරිමිවර තරම් නාම යෝජන ලැබූ නොමැති අවස්ථාවකදී අතිකුත් කාණ්ඩිවලට එම පුරුෂ-පාඨු අනුපාතිකව බෙදා හැරිය යුතුය.

- 09.2.6 ඉහත 09.2.5 (ඉ) සඳහන් තනතුර සඳහා නාම යෝජනා හාරගන්නා අවසාන දිනය වන විට, නාම යෝජනා ඉදිරිපත් කරන නියෝජනවිටිය අඟාල අනුබිද්ධීත සංවිධානයේ සහායතිතිය හෝ නියෝජන සහායතිතිය හෝ ලේකම්විටිය / සමලේකම්විටිය හෝ හාන්ඩ්බූගාරකවිටිය හෝ විය යුතුය. මෙම පත්වීම නාම යෝජනා ඉදිරිපත් කිරීම තුළින් පත්වන අතර ජන්ද විමසීමක් අවශ්‍ය නොවේ.

- 09.2.7 ඉහත 09.2.5 (ර) තනතුරු සහායත්වකීමියගේ ආරාධනය මත පත්වන ආරාධිත තනතුරු වන අතර මෙම තනතුරු සඳහා පත්කළ හැකිකේ ඉහළ අධිකාපතික හා වෘත්තීය පසුව්මක් ඇති ආදි ශිෂ්ටතාවන්ය.

09.3 කළමනාකරණ කමිටුව පත්කරගැනීමේ රෙඛලයි

- 09.3.1 පහත දැක්වෙන තනතුරු වාර්ෂික මහා සඟා රැස්වීමේදී 09.4 වන උදෑසා අනුකූලව නාම යෝජනා කැඳවීමෙන් පසුව නා ව්‍යවස්ථාවේ අනෙකුත් විධි විධානවලට අනුකූලව සාමාජිකාවන්ගේ ජන්දයෙන් පත් කර ගත යුතුය.

- (i) 09.2.1 (ආ) හි දක්වා ඇති නියෝජන සහායි (1) (විකසී)

- (ii) 09.2.1 (ඇ) හි දක්වා ඇති උප සහායති තනතුරු (2) (දෙකසි)
- (iii) 09.2.2 (අ) හි දක්වා ඇති ලේකම් තනතුරු (1) (විකසි)
- (iv) 09.2.2 (ආ) හි දක්වා ඇති උපලේකම් තනතුරු (2) (දෙකසි)
- (v) 09.2.3 (අ) හි දක්වා ඇති හාන්ඩිගාරක තනතුරු (1) (විකසි)
- (vi) 09.2.3 (ආ) හි දක්වා ඇති උප හාන්ඩිගාරක තනතුරු (2) (දෙකසි)
- (vii) 09.2.4 (අ) හි දක්වා ඇති සංය්කාරක තනතුරු (1) (විකසි)
- (viii) 09.2.5 (ආ) හි දක්වා ඇති කාරක සහිකවරයන් (5) (පහසි)
 - 09.2.5 (ආ) හි දක්වා ඇති කාරක සහිකවරයන් (10) (දුහයසි)
 - 09.2.5 (ඇ) හි දක්වා ඇති කාරක සහිකවරයන් (15) (පහලුවසි)
 - 09.2.5 (ඇ) හි දක්වා ඇති කාරක සහිකවරයන් (10) (දුහයසි)

09.3.2 ඉහත 9.2.1 (ඇ) සිට 09.2.5 (ඊ) යටතේ පත්වන කළමනාකරණ කම්පුවේ සාමාජිකාවන්ගේ බුර කාලය රෝග විශ්චේෂී වාර්ෂික මහා සහා රැස්වීම පැවැත්වෙන තෙක් විය යුත්තේය.

09.3.3 (අ) ඉහත 09.2.1 (ආ) යටතේ පත්වන නියෝජන සහායතිනගේ නිල කාලය වසර දෙකක් (2) වේ.

(ආ) එකිනෙකු නියෝජන සහායතිනියගේ නිල කාලය ගෙවියාමෙන් පසුව විළුණෙන මහ සහා රැස්වීමේදී 09.4 පේදයට අනුකූලව නාම යෝජනා කැඳවීමෙන් පසුව හා ව්‍යවස්ථාවේ අතිශාක්‍රීය විධිවිධාන වලට අනුකූලව සාමාජිකාවන්ගේ ජන්දයෙන් නව නියෝජන සහායතිනියක් පත්කර ගත යුතුය.

09.3.4 නියෝජන සහායති බුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ හැක්කේ අවම වශයෙන් වසර දුහයක (10) අඛණ්ඩ සාමාජිකත්වයක් ඇති සාමාජිකාවන්ට පමණි. වම සාමාජිකාව අවම වශයෙන් වසර හතරක් (4) විධායක කම්පුවේ උප සහායති සහ/හෝ ලේකම්/ සම ලේකම් සහ/හෝ උප ලේකම් බුර දරා තිබිය යුතු වේ. තවද ඇය අදාළ මහා සහා රැස්වීමට පෙර විරෝධ තුළකළමනාකරණ කම්පුවේ සාමාජිකාවක් වී සිටිය යුතු වේ.

09.3.5 වරක් නියෝජන සහායතිනියක් බවට පත්වූ අයකුට නැවත කළමනාකරණ කම්පුවේ බුර සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ හැක. විසේ නාමයෝජනා ඉදිරිපත් කළ හැක්කේ සිය බුර කාලය නිසි පරිදි සම්පූර්ණ වශයෙන් වැඩි කිරීමෙන් පසු අවසර කළ අයකුට වන අතර විසේ බුර කාලයට හිමි වසර 02 නිමා එ අවම වශයෙන් තවත් වසර 04 ක් ඉක්මවී තිබේ නම් පමණි.

09.3.6 (අ) පෙන්වේ උප සහායති බුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ හැක්කේ අවම වශයෙන් වසර දුහයක (10) අඛණ්ඩ සාමාජිකත්වයක් ඇති සාමාජිකාවන්ට පමණි. වම සාමාජිකාව අවම වශයෙන් වසර තුනක් (3) විධායක කම්පුවේ උප සහායති සහ/හෝ ලේකම්/ සම ලේකම් සහ/හෝ උප ලේකම් බුර දරා තිබිය යුතු වේ.

(ආ) කනිෂ්ඨ උප සහායති බුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ හැක්කේ අවම වසර කවයක (9) අඛණ්ඩ සාමාජිකත්වය ඇති සාමාජිකාවන්ට පමණි. වම

සාමාජිකාව අවම වශයෙන් වසර දෙකක් (2) විධායක කම්ටුවේ උප සහාපති සහ/හෝ ලේකම් / සම ලේකම් සහ/හෝ උප ලේකම් දුර දරා තිබිය යුතු වේ.

09.3.7 ලේකම් දුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ හැක්කේ අවම වශයෙන් වසර දහකක (10) අඛණ්ඩ සාමාජිකත්වය ඇති සාමාජිකාවන්ට පමණි. විම සාමාජිකාව අවම වශයෙන් වසර තුනක් (3) විධායක කම්ටුවේ උප ලේකම් සහ/හෝ උප හාන්ඩිගාරක දුර දරා තිබිය යුතු වේ.

09.3.8 හාන්ඩිගාරක දුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ හැක්කේ අවම වශයෙන් වසර පහක (5) අඛණ්ඩ සාමාජිකත්වයක් ඇති සාමාජිකාවන්ට පමණි. විම සාමාජිකාව අවම වශයෙන් වසර දෙකක් (2) විධායක කම්ටුවේ උප හාන්ඩිගාරක සහ/හෝ කාරක සහාලේ සාමාජිකත්වය දර තිබිය යුතු වේ. තවද ඉල්ලුමිකාරය ගණකාධිකරණය පිළිබඳ අධ්‍යාපනික භා වෘත්තීමය සුදුසුකම් අතිවාර්යයෙන්ම සපුරා තිබිය යුතුය.

09.3.9 උප ලේකම් හා උප හාන්ඩිගාරක දුර සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ හැක්කේ අවම වශයෙන් වසර තුනක් (3) අඛණ්ඩ සාමාජිකත්වය ඇති සාමාජිකාවන්ට පමණි. ඔවුන් අවම වශයෙන් කාරක සහාලේ වසරක් (1) සාමාජිකාවන් වශයෙන් කටයුතු කර තිබිය යුතුය.

09.3.10 සංස්කාරක දුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ හැක්කේ අවම වශයෙන් වසර දෙකක (2) අඛණ්ඩ සාමාජිකත්වය ඇති සාමාජිකාවන්ට පමණි. තවද ඉල්ලුමිකාරයට ලේඛන කටයුතු පිළිබඳව මනා දැනුමක් තිබිය යුතුය.

09.3.11 මෙම ව්‍යවස්ථාවේ සඳහන් වන නියෝජන සහාපති, පෙන්ශේද සහ කනිෂ්ඨ උප සහාපති, ලේකම් හා හාන්ඩිගාරක දුර සඳහා වන මූලික සුදුසුකම් වලට අමතරව අදාළ තැනැත්තිය විද්‍යාලය සහ/හෝ ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් ප්‍රමාණාත්මක භා ගුණාත්මක සේවාවක් කරන ලද සහ ආදි ශිෂ්‍ය සංගමයේ උසස් තිබුනු හෙබවීම සඳහා සුදුසු ගුණාංශ වලින් යුතු බවට අනුගාසක මණ්ඩලය විශ්වාසය පළකරන තැනැත්තියක විය යුතුය.

09.3.12 මෙම ව්‍යවස්ථාවේ සඳහන් වන සෙසු තනතුරු සඳහා සංගමයේ සාමාජිකාවන් තිරයේ තිරීමේදීත් ව්‍යවස්ථාවේ වික් වික් දුරයකට දක්වා ඇති මූලික සුදුසුකම් වලට අමතරව එකි සාමාජිකාවට විම තනතුරුට ඇති තිප්‍රේණතාවයද, ඇය විසින් විද්‍යාලයට සහ /හෝ ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් සිදුකරන ලද සහ සිදුකිරීමට අපේක්ෂිත සේවය ගැන අනුගාසක මණ්ඩලය විශ්වාසය පළකරන අය විය යුතුය.

09.3.13 කළමනාකරණ කම්ටුවේ කාරක සහික දුරයන් දැරීමට සුදුසුකම් බෙන්නේ විම මහා සහා රැස්වීමට කළින් අඛණ්ඩව අවුරුදු දෙකක (2) කාලයක් සංගමයේ සාමාජිකත්වය දැරා සාමාජිකාවන් හට පමණි. වයස අවුරුදු 30 ට අඩු සාමාජිකාවන්ට මෙය බල නොපායි.

09.3.15 කළමනාකරණ කමිටුවේ අනුමතයිය මත ආදි හිජා සංගමයේ සාමාජිකාවක් වන හෝ නොවන යම් තැබෙන්වියකට කළමනාකරණ කමිටුවේ රස්වීම් සඳහා හෝ එම රස්වීම් වලදී ඉවු කරනු ලබන කළමනාකරණ කමිටුවේ අනුමතයිය ලත් නිශ්චිත කාර්යයන් ඉවු හිරිම පිණිස ආරාධිතා කරනු හැකිවිය යුත්තේය.

09.3.16 තමා හෝ තම කළමනා යම්කිනි දේශපාලන පක්ෂයක නිලතල දරනු පුද්ගලයෙකු හෝ යම්කිනි පළාත් පාලන ආයතනයක, පළාත් සහාවක හෝ පාර්ලිමේන්තුවේ සාමාජිකාවක් හට කළමනාකරණ කමිටුවේ නිසියම් හෝ දුරක් දැරමට භූජ්ඩු වේ. යම් කිසි සාමාජිකාවක් කළමනාකරණ කමිටුවේ දුර දරමින් සිරින අවස්ථාවකදී ඉහත තත්ත්වයට පත් වූයේ නම් විසේ පත් වූ දින සිටි කළමනාකරණ කමිටුවේ ඇය දරමින් සිරි දුරය අහෝසි වේ.

09.4 නාම යෝජනා පත්‍ර

09.4.1 ව්‍යවස්ථාවේ 09.2 වගන්තියේ දැක්වෙන තනතුරු සඳහා නාම යෝජනා පත්‍ර කැඳුවීමේ නිවේදනය ලේකම්වරය විසින් අදාළ වර්ෂයේ නොවැම්බර් මස 10 වන දිනට පෙර සියලුම සාමාජිකාවන් වෙත තැපැල් සහ/ හෝ විද්‍යුත් තැපැල් මගින් දන්වා යැවිය යුතුය.

09.4.2 නාම යෝජනා පත්‍ර කැඳුවීම නොවැම්බර් මස 30 දිනෙන් අවසන් කළ යුතුයි.

09.4.3 09.4.2 වගන්තියට අනුකූලව නොවැම්බර් 30 වන දිනට ලැබුණු සියලුම නාම යෝජනා වාර්ෂික මහා සහා රස්වීම කැඳුවීමේ නිවේදනය සමග, ලේකම්වරය විසින් සියලුම සාමාජිකාවන් වෙත තැපැල් සහ/හෝ විද්‍යුත් තැපැල් මගින් දන්වා යැවිය යුතුය.

09.4.4 සියලුම නාම යෝජනා පත්‍ර, ව්‍යවස්ථාවේ 09.4.5 පේදයට අනුකූලව විය යුතුය. නාම යෝජනා පත්‍රය, මෙහි තෙවන උප ලේඛනයේ දන්වා ඇති ආකෘති පත්‍රයට අනුකූලව හිසි පරිදි ඉදිරිපත් කළ යුතුය.

09.4.5 සංගමයේ කළමනාකරණ කමිටුවේ සියලු තනතුරු සඳහා නාම යෝජනා පත්‍ර, උප ලේකම්වරයන් විසින් පාවත්වාගෙන යනු ලබන සාමාජික ලේඛනය අනුව, සාමාජිකත්වය මිශ්‍ර සාමාජිකාවන් දෙදෙනෙකුගේ යෝජනා ස්විරත්වයෙන් ඉදිරිපත් විය යුතු අතර, ඒ සඳහා අපේක්ෂිකාවගේ කැමැත්තද ලේඛනව තිබිය යුතුය.

09.4.6 විශේෂ අවස්ථාවකදී, 13.1 වගන්තියට අනුකූලව වාර්ෂික මහා සහා රස්වීම පාවත්වන දිනය වෙනස් කළ විටකදී, රට අනුකූල වන පරද්දෙන් නාම යෝජනා පත්‍ර දැන්වීමේ නිවේදනය, දැන්වීමේ දිනය සහ නාම යෝජනා පත්‍ර භාරගත්තා අවසාන දිනය වෙනස් හිරිම් බලය විධායක කමිටුවට මිශ්‍ර වේ.

09.4.7 වාර්ෂික මහා සහා රස්වීම් නොය පත්‍රය අනුව, කළමනාකරණ කමිටුව පත්තිරීම පාවත්වා ඇතිවාර්යයෙන්ම සහාගැබී යුදී සිරිය සාකච්ඡා කරන අවස්ථාවේදී, අපේක්ෂිකාව අනිවාර්යයෙන්ම සහාගැබී යුදී සිරිය

යුතුවේ. යම් හෙයකින්, නාම යෝජනා ඉදිරිපත් කර ඇති අපේක්ෂිකාව මහා සභා රැස්වීමට සහභාගි වීමට හැකියාවක් නොමැත්තේ නම්, ඒ සඳහා පිළිගත හැකි හේතු අදාළ අපේක්ෂිකාව විසින් මහා සභා රැස්වීම ආරම්භ වීමට පුරුමයෙන් සභාපතිතියට ලැබිතව ඉදිරිපත් කළ යුතුය. ඒ පිළිබඳ අවසාන තීරණය සභාපතිතිය යතුය. උක්ත හේතුව නිසා විම අපේක්ෂිකාවගේ නම නිෂ්ප්‍රනා වී විම හේතුව නිසා පුරුප්පාඩුවක් ඇති ව්‍යවහාර්, විම පුරුප්පාඩුව කළමනාකරණ කම්ටුවේ නිලයන් දැරුමට අවශ්‍ය ව්‍යවස්ථා විධිවිධාන වලට අනුකූලව නව කළමනාකරණ කම්ටුව විසින් පිරවිය යුතුය.

09.4.8 මෙම ව්‍යවස්ථාවහි යම් කටයුත්තක් සඳහා යම් සාමාජිකාවකගේ වයස තීරණය කිරීමේදී, විය අදාළ වාර්ෂික මහා සභා රැස්වීමට නාම යෝජනා පත් බාර ගන්නා අවසාන දිනය වන නොවැම්බර් 30 වන දිනට අදාළව ගණනය කළ යුතුය.

09.5 නාම යෝජනා පත් ඉදිරිපත් කිරීම

09.5.1 නාම යෝජනා පත් පිරික්සනු ලබන්නේ අනුගාසක මණ්ඩිලය විසින් නම් කරනු ලබන ස්වාධීන සාමාජිකාවන් දෙදෙනෙක්, විනය කම්ටුවේ සාමාජිකාවන් දෙදෙනෙක් සහ අනුගාසක මණ්ඩිලයේ සභාපතිතියගෙන් සමන්විත වූ කම්ටුවක් මගිනි.

09.5.2 සෑම නාම යෝජනා ඉල්ලුම් පතක්ම සංගමයේ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුකූල දැයි විම කම්ටුව පිරික්සා බලා ලේකම්වරිය මගින් අනුගාසක මණ්ඩිලයට ඒ පිළිබඳව වාර්තාවක් සැපයිය යුතුය.

09.5.3 අනුගාසක මණ්ඩිලයේ අනුදැනුම පරිදි සංගමයේ නිල ලේඛනවලට අනුකූල නොවන සහ වෙනත් ව්‍යවස්ථානුකූල විධි විධානවලට පටහැනි ඉල්ලුම්පත් පිළිබඳව ලේකම්වරිය විසින්, අපේක්ෂිකාවට ඉල්ලුම්පත් හාරුගන්නා අවසාන දින සිට දින දහ හතරක් (14) ඉක්මවීමට පුරුම රියපදාංචි තැපෑලෙන් දැනුම්දිය යුතුය.

09.5.4 යම් විරැදුෂ්‍යතාවයක් වේ නම්, ඒ පිළිබඳව නිවේදන ලැබූ දින භතක් (7) ඉක්මවීමට පුරුම අදාළ අපේක්ෂිකාව මූකාපදාංචි තැපෑලෙන් අභියාචනයක් මගින් අනුගාසක මණ්ඩිලයට විවිධ යුතුය.

09.5.5 ව්‍යවස්ථාවේ 09.3.11 සහ 09.03.12 විගණකී වලට අනුකූලව අනුගාසක මණ්ඩිලය සිය නිර්දේශ සෑම ව්‍යවස්ථානුකූල නාම යෝජනා ඉල්ලුම්පතකටම ඉදිරිපත් කළ යුතුය. මේ පිළිබඳව අනුගාසක මණ්ඩිලයේ තීරණය අවසාන තීරණය වේ.

10. කළමනාකරණ කම්ටුවේ පුරුප්පාඩුව

10.1 (අ) නියෝජන සභාපති දුරයෙහි පුරුප්පාඩුවක් ඇති ව්‍යවහාර් ව්‍යවස්ථාව යටතේ පත්ව සිරින පෙෂ්ඨේදා උප සභාපතිතිය විම වසරේ ඉතිරි කාලය සඳහා නියෝජන සභාපතිතිය වන්නේය. තවද එවැනි අවස්ථාවක දී රෘග්‍රැට් පැවැත්වෙන මහා සභා රැස්වීම තෙක් පෙෂ්ඨේදා උප සභාපති දුරයේ වැඩි බැඳීම සඳහා 09.3.6 පේදායට අනුව සුදුසුකම් ඇති අයකු කළමනාකරණ කම්ටුව විසින් පත් කර ගෙ යුතුය.

- (ආ) යම් අවස්ථාවකදී නියෝජන සහාපති, පෙෂීමේදී උප සහාපති යන තනතුරු දෙකම විකවර හිස් වූ අවස්ථාවක දී විශේෂ මහා සහා රස්වීමක් කැඳවා මෙම ව්‍යවස්ථාවේ විධි විධාන සහ අනුගාසක මණ්ඩලයේ නිරදේශ සැලකිල්ලට ගෙන විම තනතුරු පිරවිය යුතුය.
- 10.2 කළමනාකරණ කම්පුවේ කිසියම් හෝ දුර දරන්නියක් සිය නිල කාලය ඉකුත් වන්නට පෙර දුරයෙන් ඉවත් ව්‍යවහාර් හෝ දුරය දැරීම අහෝසි ව්‍යවහාර්, ඇයට ඊළු වාර්ෂික රස්වීමේ දී කළමනාකරණ කම්පුවේ කිසියම් හෝ තනතුරක් සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ නොහැකිය.
- 10.3 නියෝජන සහාපති දුරයෙහි පුර්ජාඩුවක් සම්පූර්ණ කිරීමට පත්වන තැනැත්තිය ඊළු වාර්ෂික මහා සහා රස්වීමේදීද නියෝජන සහාපති දුරයට තේර් පත් ව්‍යවහාර් හිල කාලය සිමාවේ අඛණ්ඩතාවය ගණන් ගනු ලබන්නේ වැනි වාර්ෂික මහා සහා රස්වීම් දීන සිටිය.
- 10.4 කළමනාකරණ කම්පුවේ වෙනත් සිනසම දුරයක පුර්ජාඩුවක් ඇති ව්‍යවහාර් මෙම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ අනුගාසක මණ්ඩලයේ නිරදේශ සැලකිල්ලට ගෙන විම පුර්ජාඩු පිරවීමට කළමනාකරණ කම්පුවට බලය ඇත.
- 10.5 විසේ පුර්ජාඩු සම්පූර්ණ කිරීමේ දී නාම යෝජනා කැඳවීම අවශ්‍ය නොවන අතර ඒ සඳහා සුදුස්සන් පුර්ජාඩු පිරවීම සඳහා වන පොරොත්තු ලේඛනයෙන් තේරා ගත යුතුය. විසේ තේරා ගන්නා නම් අතර්න් කළමනාකරණ කම්පුවේ වැඩි ජන්දය හිමිවන තැනැත්තිය අදාළ පුර්ජාඩුව පිරවීමට පත්වන්නිය. විසේ විවැනි පත්වීමක් කළමනාකරණ කම්පුව අනුමත කළ දීන සිට කළමනාකරණ කම්පුවේ සාමාජිකාවන් බවට පත් වේ.
- 10.6 කළමනාකරණ කම්පුවේ පුර්ජාඩු සම්පූර්ණ කිරීමේදී අදාළ අවස්ථාවකදී ඒ එම තනතුරු සඳහා 09.3.4 සිට 09.3.13 දක්වා වගන්තිවල සඳහන් සුදුසුකම් ඇති සාමාජිකාවන් පමණක් පත් කළ යුතුය. යම් හෙයකින් ඉහත සුදුසුකම් සපුරාලන සාමාජිකාවන් පොරොත්තු ලේඛනයේ නොමැතිනම් විවැනි අවස්ථාවකදී ඉහත 09.2.2 (ආ) සිට 09.2.4 දක්වා තනතුරු පමණක් සාමාජිකත්ව විසර ගණන පිළිබඳව පමණක් සලකා බලා අනුගාසක මණ්ඩලයේ අනුමැතිය ඇතිව කළමනාකරණ කම්පුවට පත්කිරීමේ බලය විධායක කම්පුවට පැවරේ.
- 10.7 (ආ) කළමනාකරණ කම්පුවේ අනුගාමී රස්වීම් තුනකට සහභාගී නොවන සාමාජිකාවන් කළමනාකරණ කම්පුවෙන් අනිවාර්යයෙන් ඉවත්වූවන් ලෙස සැලකිය යුතුය. විශිදු ඇතිවන පුර්ජාඩු/ පුර්ජාඩුව ඉත් පසුව පවත්වන කළමනාකරණ කම්පු රස්වීමක දී 10.4 , 10.5 සහ 10.6 යන වගන්තිවලට අනුකූලව පිරවිය යුතුය.
- (ආ) ඉහත (ආ) වගන්තිය ප්‍රකාර කළමනාකරණ කම්පු සාමාජිකාවකගේ සාමාජිකත්වය අහොසි ව්‍යවහාර් සහ විම පුර්ජාඩුව පිරවීමට ප්‍රථම විධි

තැනැත්තිය විසින් නොපැමින්මට හේතු අන්තර්ගත ලිඛිත ඉල්ලීමක් ලේකම්වරියට හාර දුනහොත් විධායක කම්ටුවට විසින් නොපැමින්මට හේතුවල සාමාජිකත්වය සලකා බැලීමෙන් පසුව තැවත් විම සාමාජිකාව කළමනාකරණ කම්ටුවට පත් කළ හැකිය.

- (ඇ) තවද ඉහත (අ) වගන්තිය ප්‍රකාර කළමනාකරණ කම්ටු සාමාජිකාවකගේ සාමාජිකත්වය අනෝධි ව්‍යවහාර් සහ විම සාමාජිකාව ඉහත (ආ) වගන්තිය ප්‍රකාරව නැවත පත් නොකළ හොත් ඉන් ඉක්ඩිතිව එපැශීන වාර්ෂික මහා සහා රස්වීමට පසු වර්ෂය තුළ කළමනාකරණ කම්ටුවේ කවර හෝ තනතුරක් දැරීමට විසින් සාමාජිකාව නුසුදු වන්නේය.
- (ඇ) ඉහත (අ) වගන්තිය ප්‍රකාර කළමනාකරණ කම්ටු සාමාජිකත්වය අනෝධිවීමට ප්‍රථම යම් සාමාජිකාවක් වෙදුන හේතුන් මත හෝ රාජකාරීය කටයුතු සඳහා රස්වීම් පැවත්වෙන දිනවල විදේශගතවීම හේතු කොට්ඨෙන හෝ කළමනාකරණ කම්ටු රස්වීමට සහභාගි විමට නොහැකි නම් විම රස්වීමට ප්‍රථම ලේකම්වරියන් වෙත තම නොපැමින්මට හේතු සඳහන් කරමින්, තම අත්සනින් ඉදිරිපත් කරන සහතිකයක් කළමනාකරණ කම්ටුව අනුමත කරන්නේ නම්, විසින් රස්වීමට සහභාගි නොවීම මෙම වගන්තිය ත්‍රියාත්මක විම සඳහා අදාළ සාමාජිකාවට බල නොපාන්නේය.

(ඉ) ඉහත (අ) සිට (ඇ) දක්වා වගන්ති විධායක කම්ටු රස්වීම් සඳහාද අදාළවේ.

10.8 ව්‍යවස්ථාවේ 09.4 වගන්තිය යටතේ කළමනාකරණ කම්ටුවේ දුරයන් සඳහා නාම යෝජනා කැඳවීමෙන් පසුව යම් හෙයකින් විසින් දුරයන් පිරවීමට අවශ්‍ය නාම යෝජනා නියමිත කාලය තුළ දී නොලැබේ තිබුණුහොත්, වාර්ෂික මහා සහා රස්වීමේදී කළමනාකරණ කම්ටුව පත්කරන අවස්ථාවේදී සහාපතිතිය විසින් ඒ බව සහාවට දැනුම්දිය යුතුය. ඒ දැනුම්දීමෙන් පසුව ඒ සඳහා කැමති සාමාජිකාවන් ලිඛිත අයදුම්පතක් විම අවස්ථාවේදීම සහාපතිතිය වෙත භාරුදය යුතුය. විසේ ලැබෙන අයදුම්පත් මහා සහා රස්වීමෙන් පසුව මෙම ව්‍යවස්ථාවේ 09.5.1 හා 09.5.2 යන වගන්ති ප්‍රකාරව කටයුතු කර අදාළ පත්වීම කළ යුතුය. යම් හෙයකින් වාර්ෂික මහා සහා රස්වීමේදී සුදුසු අයදුම්පත් නොලැබූහොත්, විසින් පුරුජ්පාඩු අදාළ වාර්ෂික මහා සහා රස්වීමට පසු එපැශීන කළමනාකරණ කම්ටු රස්වීමකදී 10.4, 10.5 සහ 10.6 යන වගන්ති වලට අනුකූලව පිරවිය යුතුය.

11. විධායක මණ්ඩල සාමාජිකාවන්ගේ වගකීම්

11.1 සහාපතිතිය (විද්‍යාල්පතිතිය)

11.1.1 සංගමයේ සියලු සහා රස්වීම් වලදී, මුළුස්‍ය සහාපතිතියට හිමිවන අතර සංගමයේ සියලු කාර්යයන් නිසියාකාරව මෙහෙයවිය යුතුය.

11.1.2 සංගමයේ හෝ සංගමයේ ප්‍රධානත්වයෙන් පැවතීමේදී සිංහල උත්සවයනුදී හෝ යැයිවීමකදී හෝ මූලාශනය සහාපතිතිය වෙත තිමිවිය යුතුය. විම උත්සවයේ හෝ යැයිවීමේ හෝ හතාය පත්‍රය හෝ වැඩිසටහන අනුව විය මෙහෙයුවිය යුතුය.

11.1.3 සංගමයේ ප්‍රගතිය හා පැවතීම පිතිස කරනු ලබන සෑම ත්‍රියාකාරකමක්දීම, කළමනාකරණ කමිටුවත්, සංගමයේ සාමාජිකාචනුත් මෙහෙයුවීම හා අධික්ෂණය කළ යුතුය.

11.1.4 සංගමයේ පරිපාලන කටයුතු වලදී පැන නැගිනු ලබන ගැටුලු තීරුකරණය ඩිරීම හා අවශ්‍ය ව්‍යවස්ථාමය පිශාවර ගත යුතුය.

11.1.5 ඉහත සඳහන් වගකීම් වලට අමතරව ව්‍යවස්ථාවේ සඳහන් අභ්‍යාවත වගන්ති හා උරි වගන්ති මගින් දැක්වා ඇති පරිදි කටයුතු කිරීමේ බලය පැවත්.

11.2 නියෝජන සහාපතිතිය

11.2.1 සහාපතිතිය යැයිවීමක් සඳහා තොපොටී අවස්ථාවන්හි දී, ඒ සඳහා එදින වැඩි බ්‍රහ්ම සහාපතිතිය ලෙස කටයුතු කළ යුතුය.

11.2.2 සෑම තීරුකරණයකින් පසුව තේරී පත්වන නියෝජන සහාපතිතිය අභ්‍යාවත නිල කාලය සඳහා සිය සැලැස්ම ප්‍රථම කළමනාකරණ කමිටු යැයිවීම දිනයේදී ඉදිරිපත් තොටී අනුමැතිය ලබා ගත යුතුය.

11.2.3 සහාපතිතියගේ අනුදැනුම මත ආදි ශිෂ්‍ය සංගමයේ සියලු වැඩිකටයුතු මෙහෙයුය යුතු අතර සහාපතිතියගේ කාරණාරය මනාව කරගෙන යාම සඳහා පුර්ණ සහයෝගය ඉඩාය යුතුය.

11.2.4 සහාපතිතියගේ අනුදැනුම මත වාර්ෂික මහා සහා යැයිවීම්, විශේෂ මහා සහා යැයිවීම්, කළමනාකරණ කමිටු හා විධායක කමිටු යැයිවීම් කැඳවීම සඳහා නියෝග නිකුත් කළ යුතුය.

11.2.5 ඉහත සඳහන් වගකීම් වලට අමතරව ව්‍යවස්ථාවේ සඳහන් අභ්‍යාවත වගන්ති හා උරි වගන්ති මගින් දැක්වා ඇති පරිදි කටයුතු කිරීමේ බලය පැවත්.

11.3 උප සහාපතිතියන්

11.3.1 පෙශීත්ධ උප සහාපතිතිය

11.3.1.1 නියෝජන සහාපතිතිය තොමැති අවස්ථාවන්හිදී, සහාපතිතියගේ සහ නියෝජන සහාපතිතියගේ අනුදැනුම මත විම තීරුකරණ අභ්‍යාවත කටයුතු මෙහෙයුවීමේ බ්‍රහ්ම පැවත්.

11.3.1.2 ආදි හිජස සංගමයේ සියලු වැඩකවුතු මෙහෙයවීමේදී සහාපතිතිය සහ නියෝජන සහාපතිතියට නිබඳ සහයෝගය ලබාදෙමින් ඔවුන්ගේ අනුදැනුම මත ක්‍රියා කළ යුතුය.

11.3.1.3 ආදි හිජස සංගමයේ ස්ථාවර කම්ටු හා විශේෂ කම්ටු හෝ අනුබද්ධිත සංවිධාන වල ව්‍යාපෘති හා අනෙක් කටයුතු දැරීමන් කිරීම හා එවා අධික්ෂණය කර නියෝජන සහාපතිතියට අදාළ වාර්තා සැපයිය යුතුය.

11.3.1.4 ඉහත සඳහන් වගකීම් වලට අමතරව ව්‍යවස්ථාවේ සඳහන් අදාළ වගන්ති හා උප වගන්ති මගින් දක්වා ඇති පරිදි කටයුතු කිරීමේ බලය පැවරේ

කේත්ස්ඩ උප සහාපතිතිය

11.3.2.1 පේන්ස්ඩ උප සහාපතිතිය තොමැති අවස්ථාවන්හි දී, වම තිළයට අදාළ කටයුතු මෙහෙයවීමේ බලය පැවරේ.

11.3.2.2 ආදි හිජස සංගමයේ සියලු වැඩකවුතු මෙහෙයවීමේ දී සහාපතිතිය, නියෝජන සහාපතිතිය සහ පේන්ස්ඩ උප සහාපතිතියට නිබඳ සහයෝගය ලබාදෙමින් ඔවුන්ගේ අනුදැනුම මත ක්‍රියා කළ යුතුය.

11.3.2.3 ආදි හිජස සංගමයේ ස්ථාවර කම්ටු හා විශේෂ කම්ටු හෝ අනුබද්ධිත සංවිධාන වල ව්‍යාපෘති හා අනෙක් කටයුතු අධික්ෂණය කර නියෝජන සහාපතිතිය වෙත වාර්තා කිරීමේදී පේන්ස්ඩ උප සහාපතිතියට සහාය විය යුතුය.

11.3.2.4 සංගමයේ හෝ පාසල් හෝ සාමාජිකාවන්ගේ හෝ පොදු යහපත උදෙසා සහාපතිතියගේ අනුදැනුම මත කිසියම් ආයතන හෝ පුද්ගලයන් හෝ සංවිධාන හෝ සමාගම පවත්වනු ලබන සාකච්ඡා වලදී නියෝජන සහාපතිතියට හා පේන්ස්ඩ උප සහාපතිතියට සහාය දීය යුතුය.

ලේකම්වරිය

11.4.1 වාර්ෂික මහා සහා යස්වීම්, විශේෂ මහා සහා යස්වීම්, කළමනාකරණ කම්ටු හා විධායක කම්ටු යස්වීම් කැඳවිය යුතුය.

11.4.2 සංගමයේ දෙදිනික කටයුතු කිරීම, දැනුම් දීම, ලිපි ලේඛන සැකසීම, සංගමය වෙනුවෙන් කරනු ලබන ලිපි ගතුදෙනු කිරීම සහ ලිපිගොනු පවත්වාගෙන යාම කළ යුතුය.

11.4.3 අනුගාසක මන්ධිලයේ ලේකම් ලෙස කටයුතු කළ යුතුය.

11.4.4 සංගමයේ සියලුම මහා සහා යස්වීම්වල වාර්තා (විශේෂ මහා සහා යස්වීම් ඇතුළුව), අනුගාසක මන්ධිල යස්වීම්වල වාර්තා, කළමනාකරණ කම්ටු සහ විධායක

කම්ටු යස්වීම් වල වාර්තා නිසි පරිදි ලේඛනගත කළ යුතු අතර ඉන් පසු පැවතෙන්වෙන ප්‍රථම යස්වීමේදී සහාවට ඉදිරිපත්කර සම්මත කර ගත යුතුය. විසේ සම්මත කරන ලද යස්වීම් වාර්තා සටහන් පොන් ලේඛනගත කළ යුතුය. වෙමෙන්ම විම වාර්තා අදාළ සාමාජිකාවන් අතර බෙදා හැරිය යුතුය.

11.4.5 අවස්ථානුකූලව අනුකාසක මණ්ඩිලය, කළමනාකරණ කම්ටුව සහ විධායක කම්ටුව විසින් ගනු ලබන තීරණ අනුව අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම කළ යුතුය.

11.4.6 සංගමයේ හෝ පාසල් හෝ සාමාජිකාවන්ගේ හෝ පොදු යහපත උදෙසා හිසියම් ආයතන හෝ පුද්ගලයන් හෝ සංවිධාන හෝ සමාගම පවත්වනු ලබන සාකච්ඡා වාර්තා කිරීම හා ලිපිගොනු පවත්වාගෙන යාම කළ යුතුය.

11.4.7 මහා සහා යස්වීම අවසානයේ දින 7 ක් ඇතුළත, නව නිලධාරී මණ්ඩිලයේ අදාළ විසින් හා අත්සන් සහිත මහා සහා වාර්තා ඇතුළත් දැනුම් දීමක්, සංගමයේ ගිණුම් පවත්වාගෙන යනු ලබන බිඳෙනු වලට, සේවයන් ඉවත්ව යන ලේකම්වරය විසින් ඉදිරිපත් කොට, සංගමයේ ගිණුම් පවත්වාගෙන යාම සඳහා නව නිලධාරී මණ්ඩිලයේ බලය ලත් ආදර්ශ අත්සන් ඉදිරිපත් කළ යුතුය.

11.4.8 සංගමය වෙත විද්‍යාලයයෙන් හෝ ආයතන වෙළින් හෝ පුද්ගලයන්ගෙන් හෝ සාමාජිකාවන්ගෙන් හෝ ලැබෙන සියලු ලිපි විධායක කම්ටුව වෙත දින 7 ක් ඇතුළත දී හෝ රිපුත්‍රා එළැඹින්නාවූ විධායක කම්ටු යස්වීම දින දී හෝ ඉදිරිපත් කළ යුතු වන අතර, රිට පෙර සියලු හේතුවක් නිසා ඒ සඳහා පිළිතුරු ලිපි යොමු කිරීම නොකළ යුතුය. තවද මෙවැනි ලිපි ලේඛන ඇතුළත් ලිපි ගොනුවක් තබාගත යුතු වන අතර සියලු අවස්ථාවන්හි දී මෙවැනි ලිපි සඳහා පිළිතුරු ලිපි ලිවිමේදී සහායත්වීමේ අත්සන ද ඇතුළත් කළ යුතුය.

11.4.9 සියලු පොත්පත්, ලිපි ලේඛන සංගමයේ ප්‍රධාන කාර්යාලයේ සුරක්ෂිතව හා ක්‍රමානුකූලව තැන්පත් කළ යුතු වන අතර, ඒවා පෞද්ගලික ස්ථානයක හෝ වෙනත් කෙනෙකු ප්‍රාග්ධනයෙන් තහනම් වේ.

11.4.10 සංගමය සතු සියලු විවෘත හා නිශ්චිත දේපල පිළිබඳ බඩු වට්ටෝරු පොත්, සියලුම ලිපි ලේඛන, ලිපිගොනු හා වාර්තාපොත් නව පත්වීම් ලබන ලේකම්වරය වෙත ප්‍රථම විධායක මණ්ඩිල යස්වීමේදී නාර දීය යුතුය.

11.4.11 ඉහත සඳහන් වගකීම් වලට අමතරව ව්‍යවස්ථාපිත සඳහන් අදාළ වගන්ති හා උප වගන්ති මගින් දක්වා ඇති පරිදි කටයුතු කිරීමේ බලය පැවතීම්

11.5 උප ලේකම්වරයන්

11.5.1 ලේකම්වරය නොමැති අවස්ථාවන් හිඳී, විම නිලයට අදාළ කටයුතු මෙහෙයුමේ බලය පැවතීම්.

11.5.2 ලේකම්වරියගේ කටයුතු සඳහා තිබේ සහයෝගය ලබාදීය යුතුවන අතර සංගමයේ සාමාජිකත්වය තරකර ගැනීම සඳහා විද්‍යාලයෙක් ඉවත්ව යන ශ්‍රීඹාචාරිත පිළිබඳ තොරතුරු විස් රැස්කර ලේකම්වරියන් වෙත හාරදිය යුතුය.

11.5.3 සියලු රැස්බීම් වලට සහභාගි වන සාමාජිකාචාරිතයේ නම් හා අත්සන් සහිත පැමිණිමේ ලේඛනයක් පිළියෙළ කොට, උපිගෝනු තබාගත යුතුය.

11.5.4 සාමාන්‍ය, යාව්‍යීව හා අනෙකුත් සාමාජිකාචාරිතයේ සඳහා වෙන් වෙන් වශයෙන් ලේඛන සකස් කිරීම, සාමාජික දත්ත ගධ්‍යාව කළමනාකරණය හා යාවත්කාලීන කිරීම, උපිගෝනු පවත්වාගෙන යාම, හා සුදුසුකම් සපුරා ඇති සාමාජිකාචාරිතයේ නාම යෝජනා ලැයිස්තුවෙන් හඳුනාගෙන ප්‍රරූපාඩා පිරවීමේ පොරොත්තු ලේඛනය සකස් කිරීම සහ විය යාවත්කාලීන කිරීම කළ යුතුය. යම් හෙයකින් සුදුසු නාම යෝජනා ලැයිස්තුවක් නොමැති අවස්ථාවකදී කළමනාකරණ කම්ටුවේ අනිමතය මත සුදුසු සාමාජිකාචාරිතයේ හඳුනාගෙන මෙම පොරොත්තු ලේඛනය සකස් කළ යුතුය.

11.6 කාණ්ඩාගාරකවරිය

11.6.1 19 වන පේදයට අනුකූල ව සංගමයේ මුදල් පරිහරණය කිරීමේ වගකීම පැවතේ.

11.6.2 සංගමයට අය විය යුතු හෝ සංගමය වෙත ලැබෙන සියලු මුදල් හා වෙක්පත් නිසි පරිදී එකතු කළ යුතු අතර ඒවා සංගමය විසින් පවත්වාගෙන යන ලබන බැංකු ගිණුම් හා තැන්පතු වල තැන්පත් කිරීම කළ යුතුය. මුදල් එදිනෙදා තැන්පත් කළයුතු අතර වෙක්පත් දින තුනක් (3) ඇතුළත තැන්පත් කිරීම කළ යුතුය. ඒ පිළිබඳව මුදල් පොත්පත් සකස් කිරීමන්, වම මුදල් හා හාන්ඩ් පිළිබඳව මෙම ව්‍යවස්ථාවේ සිවිවන හා පස්වන උප ලේඛන ආකෘති ප්‍රකාර රිසිරි පත් නිකුත් කිරීමත් කළ යුතුය.

11.6.3 විධායක කම්ටුවට මාසික ආදායම් වියදුම් වාර්තාව ඉදිරිපත් කිරීමන් අවශ්‍ය විටෙක සංගමයේ මුදල් තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමන්, හිත මුදල් වෙතොත් අයකර ගැනීමට කටයුතු සකස් කිරීමත් කළ යුතුය.

11.6.4 ආදායම් සහ වියදුම් ගිණුම, අවම වශයෙන් සාම කාර්තුවක් සඳහාම කාර්තුව නිස්ම මසක් ගතවීමෙන් පසුව එළඟීන විධායක කම්ටු රැස්බීමේදී විධායක කම්ටුව වෙත අනුශාසක මණ්ඩලය හරහා ගොමුකර, අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

11.6.5 සංගමයේ මුදල් වියදුම් කිරීමට, විධායක කම්ටුව මගින් ලැබෙන අනුමැතිය අනුව, සාම වියදුමක් සඳහාම වලංගු රිසිරි පතක් හෝ නිසියම් පිළිගත හැකි ලියවිශ්චේක් ලබා ගැනීමටත්, සියලු ගෙවීම් වෙනුවෙන් මෙම ව්‍යවස්ථාවේ සයවන උප ලේඛන ආකෘතිය ප්‍රකාර ගෙවීම් ව්‍යවරයක් නියෝජන සභාපතිතිය මගින් නිර්දේශ කර සභාපතිතිය මගින් අනුමත කරවා ගැනීමටත් කටයුතු කළ යුතුය. රැඹියල් පන්දුනසකට (5000/-) වැඩි සියලුම ගෙවීම් වෙක්පත් මගින් පමණක් කළ යුතුය.

11.6.6 සංගමය විසින් විදුහළුපතියිරයෙහි වරප්‍රසාද වෙනුවෙන් කරනු ලබන ගෙවීම් වලට අදාළ ගෙවීම් වුවචර ජේස්ජේ උප සහාපතිතිය මතින් නිරදේශ කර නියෝජන සහාපතිතිය මතින් අනුමත කරවා ගැනීමටත් කටයුතු කළ යුතුය.

11.6.7 උප හාන්ධිගාරකවරියන් විසින් සකස් කරනු ලබන සියලුම ගිණුම් වාර්තා හා අනෙකුත් ලේඛන පරික්ෂාකර අනුමත කරවිය යුතුය.

11.6.8 පසුගිය මුදල් වර්ෂය සඳහා වාර්ෂික ගිණුම් වාර්තාව කුමානුකූලව සකසා විගණන පරික්ෂණයකට හාජනය කර වාර්ෂික මහා සහා රැස්වීමට ඉදිරිපත් කළ යුතු අතර රට දින 14 කට පෙර විම වාර්තාව විධායක කම්ටුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය.

11.6.9 නිල කාලය අවසන් වී මාසයක් ගතවීමට ප්‍රථම, නිලයෙන් ඉවත් වී යන හාන්ධිගාරකවරිය විසින් සවිස්තර ගිණුම් වාර්තා හා අත ඉතිරි මුදල් ද සියලු අදාළ ලිපි ලේඛන ද තව හාන්ධිගාරකවරිය වෙත හාර දිය යුතුය.

11.6.10 සංගමයේ ගිණුම්, බැංකු ප්‍රකාශන හා ආදායම් වියදුම් වලට අදාළ පොත්පත් හා ලිපි ලේඛන සංගමයේ ප්‍රධාන කාර්යාලයේ සුරක්ෂිතව තබාගත යුතු වන අතර වෙනත් පොදුගලුක සේවානයක හෝ ප්‍රදේශලයෙකු පැහැදිලි හෝ තබාගැනීම සපුරා තහනම් වේ.

11.6.11 ඉහත සඳහන් වගකීම් වලට අමතරව ව්‍යවස්ථාවේ සඳහන් අදාළ වගන්ති හා උප වගන්ති මතින් දක්වා ඇති පරිදි කටයුතු කිරීමේ බලය පැවත්මේ.

11.7 උප හාන්ධිගාරකවරියන්

11.7.1 හාන්ධිගාරකවරිය නොමැති අවස්ථාවන් ගිදු එළු වෙනුවට විම නිලයට අදාළ කටයුතු මෙහෙයුවේ බලය පැවත්මේ.

11.7.2 හාන්ධිගාරකවරියගේ කටයුතු සඳහා නිඩු සහයෝගය ලබා දිය යුතු වන අතර මාසික ආදායම් වියදුම් වාර්තාව සහ සැම කාර්යාලක් අවසානයෝදුම විම කාර්යාලට අදාළ ආදායම් වියදුම් වාර්තාව සකසා හාන්ධිගාරකවරිය වෙත ලබාදිය යුතුය. තවද ඉහත සියලුම ආදායම් වියදුම් වාර්තා සඳහා අදාළ ලිපිගොනු පවත්වාගෙන යායුතුය.

11.7.3 සෑම මසකට වරක් බැංකු ගනුදෙනු සයදා අදාළ වාර්තා හාන්ධිගාරකවරිය වෙත ඉදිරිපත් කළ යුතු අතර වියට අදාළ ලිපිගොනු පවත්වාගෙන යායුතුය.

11.7.4 සාමාජික මුදල් නිසි පරිදි විකතු කළයුතු අතර සාමාජික හා ගාවපිට සාමාජික යනුවෙන් වෙන වෙනම රිසිරී පොත් පවත්වාගෙන යායුතුය.

11.8 සංස්කාරකවරිය

11.8.1 ගේකම්වරිය හා උප ගේකම්වරියන් විසින් සහස් කරනු ලබන ලිපි කෙටුම්පත්වල නිරවද්‍යතාවය පරීක්ෂාකර බිඟා අභාෂ උපදෙස් දිය යුතුය.

12. අනුගාසක මණ්ඩලය

12.1 කළමනාකරණ කමිටුව ගනු ලබන නිරණ පිළිබඳව, අනුගාසක මණ්ඩලයේ නිරදේශ සහ උපදේශ අවශ්‍ය යැයි සහාපතිතිය විසින් නිරණය කරන අවස්ථාවකදී එම පිළිබඳව කටයුතු කිරීමට අනුගාසක මණ්ඩලයට හැක.

12.2 අනුගාසක මණ්ඩලයේ ප්‍රධානත්වය විද්‍යාලයයේ විද්‍යාල්පතිතිය විසින් දරනු ලබයි. අනුගාසක මණ්ඩලය, පවත්නා වර්ෂයේ කළමනාකරණ කමිටුවේ නියෝජන සහාපතිතිය, උප සහාපතිතියන්, ගේකම්වරිය, හාන්ඩාගාරකවරිය, පසුගිය වසරේ ඉවත්වී ගිය නිවුප නියෝජන සහාපතිතිය සහ සියලුම නිවුප විද්‍යාල්පතිතියන්ගේන් සමත්වීත වේ. විශේෂ අවස්ථාවන්හිදී සහාපතිතියගේ කැඳවීම මත මෙම මණ්ඩලයට රැස්වීය හැක.

12.3 අනුගාසක මණ්ඩලයේ රැස්වීමක් සඳහා ගණ පූරණය සාමාජිකාවන් පස් (5) දෙනෙකු වේ.

13. වාර්ෂික මහා සහා රැස්වීම

13.1 විශේෂ අවස්ථාවන්හිදී නැර, වාර්ෂික මහා සහා රැස්වීම ජනවාරි මාසයේ පැවත්වීය යුතුය. මෙම රැස්වීම පැවත්වීමේ දැන්වීම, රැස්වීම පැවත්වීමට නියමිත දිනට අධ්‍යාච්චිව දින 30 කට පෙර 09.4 වන වගන්තිය අනුකූලව ලැබේ ඇති නාම යෝජනාද 23 වගන්තිය යටතේ නිරදේශීත ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඇත්තම් වම ලේඛනයද සමඟ සාමාජිකාවන් වෙත ගේකම්වරිය විසින් ලිඛිතව යැවිය යුතුය. මිට අමතරව ලංකාවේ ලියාපදිංචි සිංහල ප්‍රවත්පතක හා ඉංග්‍රීසි ප්‍රවත්පතක රැස්වීම කැඳවීමේ දිනය, වේලාව සහ ස්ථානය සඳහන් දැන්වීමක් පළ කළ යුතුය.

13.2 වාර්ෂික මහා සහා රැස්වීමේ තත්ත්ව පත්‍රයට පහත සඳහන් කරනු ඇතුළත් විය යුතුයි.

13.2.1 වාර්ෂික මහා සහා රැස්වීමේ නිවේදනය කියවීම.

13.2.2 පසුගිය වාර්ෂික මහා සහා රැස්වීමේ වාර්තාව සහ විශේෂ රැස්වීම (වේතොත්) වාර්තා ඉදිරිපත් කිරීම.

13.2.3 කළමනාකරණ කමිටුවේ ප්‍රගති වාර්තාව ඉදිරිපත් කිරීම.

13.2.4 සහතික කරන ලද වාර්ෂික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම.

13.2.5 ව්‍යවස්ථා සංශෝධන සඳහා ඉදිරිපත් කරන ලද යෝජන.

13.2.6 ව්‍යවස්ථාපුකුලව ඉදිරිපත් කරන ලද යෝජන.

13.2.7 නව කළමනාකරණ කමිටුව පත් කිරීම.

13.2.8 අභ්‍යන්තර විගණන කමිටුව පත් කිරීම.

13.2.9 ගරු ටිගණනවරයුතු පත් කිරීම.

13.3 ඉහත සඳහන් 13.2.6 යටතේ ඉදිරිපත් කිරීමට බ්ලාපොරාත්තු වන යෝජන ලේකම්වරය වෙත මහා සභා රැස්වීම පැවැත්වීමට දින දහුනතර (14) කට කළින ලිඛිතව දැන්විය යුතුය. ලේකම්වරය විසින් විම යෝජනා කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කර මහ සභා රැස්වීමට පෙර කළමනාකරණ කමිටුවේ අනුමතිය ගත යුතුය.

13.4 වාර්ෂික මහා සභා රැස්වීමේ ගණ පුරුණය සාමාජිකාවන් පනහ (50) කි.

13.5 13.2.7 වගන්තිය ප්‍රකාරව කළමනාකරණ කමිටුව තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී 09.2 (අ) දැක්වෙන තනතුරු සඳහා විවෘත නාම යෝජනා විකකට වඩා ලැබූ ඇතිවිව බිජුතර සාමාජිකාවන්ගේ කැමැත්ත තමන එකී තනතුරු සඳහා සුදුස්සන් පත්කර ගැනීම සඳහා වන රහස් ජන්ද විමසීමක් වාර්ෂික මහා රැස්වීම පවත්වනු ලබන අවස්ථාවේ අනුගාසක මණ්ඩලයට විසින් පත් කරනු ලබන නිලවරණ කමිටුවේ මෙහෙයුම් යටතේ පැවැත්විය යුතුය.

13.6 මෙහි ඉහත 13.5 යටතේ පත්කරන නිලවරණ කමිටුව ස්වාධීන කමිටුවක් විය යුතු අතර විය සාමාජිකාවන් නිලධානේකු (3) ගෙන් සමන්විත චේ. විහි ප්‍රධානිකා වශයෙන් අනුගාසක මණ්ඩලයේ සභාපතිතිය, විනම් විද්‍යාලයේ විද්‍යාල්පතිතිය කටයුතු කළ යුතු වන අතර ඇයට ජන්දය පැවැත්වීමේ කාර්යයට අදාළව සුදුසු නිර්නායකයන් මත කටයුතු කිරීමට බලය ඇත. ඇය විසින් විම ජන්ද පැවැත්වීමේ කාර්යය අවසානයේ නිකුත් කරනු ලබන ප්‍රතිඵල අවසානාත්මක සහ තීරණාත්මක වන්නේය.

14. විශේෂ මහා සභා රැස්වීම්

14.1 විශේෂ මහා රැස්වීමක් කැඳවිය හැකි වන්නේ,

(අ) කළමනාකරණ කමිටුවේ වැඩි ජන්දයෙන් සම්මත වූ යෝජනාවකින් හෝ

(ආ) සාමාජිකාවන් විසිපස (25) දෙනෙකුට නො අඩු සංඛ්‍යාවක් අත්සන් කරන ලද ඉල්ලීමක් ලේකම්වරය වෙත හාරුමෙන් පමණි.

14.2 ඉහත සඳහන් අවස්ථාවන්හි දී විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමේ අවශ්‍යතාවය පැහැදුළුව සඳහන් විය යුතු අතර විම රැස්වීම පවත්වනු ලබන දිනය, වේලාව සහ

ස්ථානය ද රෝවීම පවත්වනු ලබන දිනයට දින දහුගතරකට (14) කට පෙර ලේකම්වරය විසින් සාමාජිකාවන් වෙත දැන්වීය යුතුය.

- 14.3 නොය පත්‍රයට ඇතුළත් විය යුත්තේ එම රෝවීම පැවත්වීමට හේතු වූ කරණු පමණකි.
- 14.4 විශේෂ මහා සහා රෝවීමකට ගණ පුරණය සාමාජිකාවන් පනහ (50) කි.

15. කළමනාකරණ කම්පුවේ රෝවීම්

- 15.1 කළමනාකරණ කම්පුවේ රෝවීම් අවම වශයෙන් මාසයකට වරක්වත් පැවත්වීය යුතු අතර ඒ බව දින හත (7) කට පෙර කළමනාකරණ කම්පුවේ සාමාජිකාවන් වෙත ලේකම්වරය විසින් ලිඛිත ව දැන්වීය යුතුය.
- 15.2 විශේෂ අවස්ථාවකදී, සහාපතිනියගේ තීරණය අනුව හේ කළමනාකරණ කම්පුවේ සාමාජිකාවන් පහලෙක (15) දෙනෙකුට තොඳු සංඛ්‍යාතක් විසින් ලේකම්වරය වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත ඉල්ලීමක් මත හේ කළමනාකරණ කම්පු රෝවීමක් කැඳවීය හැකි අතර, එම රෝවීම දන තුනකට (3) තො අඩු දැන්වීමකින් කැඳවීය යුතුය.
- 15.3 සියලු කළමනාකරණ කම්පු රෝවීම් වල ගණ පුරණය සාමාජිකාවන් විසිපහ (25) කි.
- 15.4 කළමනාකරණ කම්පුවේ ප්‍රධාන රෝවීමේ දී එම වසර සඳහා කළමනාකරණ කම්පු රෝවීම් පැවත්වෙන දින තීරණය කර ඒ සඳහා සියලුම කළමනාකරණ කම්පුවේ සාමාජිකාවන්ගේ අනුමැතිය ලබා ගත යුතුය. විසේ අනුමත කරන ලද දන සඳහන් වතු ලේඛනයක් කළමනාකරණ කම්පුවේ සාමාජිකාවන් වෙත ලේකම්වරය විසින් ලිඛිත ව යැවිය යුතුය. වකි දිනයන් පසුව පැවත්වෙන කළමනාකරණ කම්පු රෝවීමක ද වෙනස් කළ හැකි අතර එම වෙනස්වීම් කළමනාකරණ කම්පුවේ සාමාජිකාවන් හට ලේකම්වරය විසින් දැනුම්දිය යතුය.
- 15.5 කළමනාකරණ කම්පු රෝවීම් වල මුළුස්‍යන සහාපතිනිය විසින් දැරිය යුතුය. සහාපතිනිය සහනාගි තොවූ අවස්ථාවක දී තියෝප්‍රන සහාපතිනිය මුළුස්‍යන දැරිය යුතුය. සහාපතිනිය සහ තියෝප්‍රන සහාපතිනිය යන දෙදෙනාම සහනාගි තොවූ අවස්ථාවක දී රෝවීමේ මුළුස්‍යන පිළිවෙළින් ජ්‍යෙෂ්ඨයේ උප සහාපතිනිය සහ කනිෂ්ඨ උප සහාපතිනිය විසින් දැරිය යුතුය.
- 15.6 කළමනාකරණ කම්පු රෝවීම් පිළිබඳ දැන්වීම මෙහි දක්වා ඇති ප්‍රමාණවත් කාල සීමාවන් තුළ දී සිදුකළ යුතුය. එසේම මෙම දැන්වීම වක් වක් කළමනාකරණ කම්පු සාමාජිකාව ලබාදී ඇති විද්‍යාත් තැපැල් ලිපිනයට හේ ජංගම / ස්ථාවර දුරකරණයක් වෙත ලබාදෙන ලිඛිත/වාචික පත්‍රවීඩියක් මගින්ද සිදුකළ හැකිවිය යුතු අතර විඛු දැනුම දීමක්ද මෙම ව්‍යවස්ථාව යටතේ දැනුම දීමක් ලෙසට සැලකේ.

16. විධායක කම්ටුවේ යේත්වම

- 16.1 විධායක කම්ටුවේ යේත්වම අවම වශයෙන් මාසයකට වර්ත්වන් පැවැත්විය යුතු අතර ඒ බව දීන හත (7) කට පෙර විධායක කම්ටුවේ සාමාජිකාවන් වෙත ලේකම්වරිය විසින් ලිඛිතව දැන්විය යුතුය.
- 16.2 විශේෂ අවස්ථාවකදී, සහාපතිනියගේ සහ/හෝ නියෝජන සහාපතිනියගේ තීරණය අනුව විධායක කම්ටු යේත්වමක් කැඳවිය හැකිය.
- 16.3 සියලු විධායක කම්ටු යේත්වම වල ගතු පුරණය සාමාජිකාවන් හත (7) කි.
- 16.4 විධායක කම්ටුවේ ප්‍රථම යේත්වෙමේදී එම වසර සඳහා විධායක කම්ටු යේත්වම පැවැත්වෙන දින තීරණය කර ඒ සඳහා සියලුම විධායක කම්ටු සාමාජිකාවන්ගේ අනුමතිය ලබා ගත යුතුය. විසේ අනුමත කරන ලද දීන සඳහන් වතු ලේකම්වක් විධායක කම්ටු සාමාජිකාවන් වෙත ලේකම්වරිය විසින් ලිඛිතව යැවිය යුතුය. එකි දිනයන් පසුව පැවැත්වෙන විධායක කම්ටු යේත්වමකදී වෙනස් කළ හැකි අතර එම වෙනස්වීම් විධායක කම්ටු සාමාජිකාවන් හට ලේකම්වරිය විසින් දැනුම්දය යුතුය.
- 16.5 විධායක කම්ටු යේත්වමේවල මුලසුන සහාපතිනිය විසින් දැරිය යුතුය. සහාපතිනිය තොටු අවස්ථාවකද නියෝජන සහාපතිනිය මුලසුන දැරිය යුතුය. සහාපතිනිය සහ නියෝජන සහාපතිනිය යන දෙදෙනාම සහභාගී තොටු අවස්ථාව දී යේත්වමේ මුලසුන පිළිවෙළින් ජේත්ස්ධි උප සහාපතිනිය සහ කනිජ්ද උප සහාපතිනිය විසින් දැරිය යුතුය.
- 16.6 විධායක කම්ටු යේත්වමේ පිළිබඳ දැන්වීම මෙහි දක්වා ඇති ප්‍රමාණවත් කාල සිමාවක් තුළ ද සිදුකළ යුතුය. විසේම මෙම දැන්වීම එක් විස් විධායක කම්ටු සාමාජිකාව බොද් ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ ජංගම / ස්ථාවර දුරකතනයක් වෙත බොදෙන ලිඛිත / වාචික පණිවිධියක් මතින්ද සිදුකළ හැකිවිය යුතු අතර විඛු දැනුම් දීමක්ද මෙම ව්‍යවස්ථාව යටතේ දැනුම් දීමක් ලෙසට සැලකේ.

17. විනය කම්ටුව

- 17.1 යම් සාමාජිකාවක් සංගමයේ හෝ විද්‍යාලයයේ ගෞරවයට හෝ කිරීම් භාමයට අගෝරවයක් හෝ අපකිරීමියක් ඇති වහා පරිදි හැකිරන්නේ නම් හෝ සංගමයේ පැවැත්මට හානිකර අන්දමින් ක්‍රියාකරන්නේ නම් හෝ සංගමයේ අනුමත මුල්‍ය ප්‍රතිපත්ති වේනාන්ත්‍රිත උල්ලාංකනය කර නිබේ නම් හෝ ඒ පිළිබඳව විහාර කොට නිර්දේශයක් ඉදිරිපත් කිරීම සඳහා අනුගාසක මත්ත්විලයේ නිර්දේශ මත විනය කම්ටුවක් පත් කිරීම වාර්ෂික මහා සහ යේත්වමෙන් පසුව යේත්වන ප්‍රථම කළමනාකරණ කම්ටුව මතින් සිදුකළ යුතුය. මේ සඳහා කළමනාකරණ කම්ටුවේ විද්‍යාත්මක සිටින බූළතර සාමාජිකාවන්ගේ ගෝපනා සම්මතයක් ප්‍රමාණවත් වේ.

- 17.2 විනය කම්පුව සාමාජිකාවන් පස් (5) දෙනෙකුගෙන් සමන්වීත විය යුතුවේ. වහි ගණ පුරණාය සාමාජිකාවන් තුනක් (3) විය යුතුය.
- 17.3 විනය කම්පුවේ සාමාජිකාවන් තෝරා පත් කර ගැනීමේ බලය කළමනාකරණ කම්පුව සතු වේ. විසේ පත් කර ගත යුත්තේ මෙම කාර්යය සඳහා සුදුසුකම් හා නිපුණත්වයක් ඇතැයි කළමනාකරණ කම්පුව පිළිගන්නා සාමාජිකාවන් අතරිනි. විසේ පත් කර ගන්නා කිසිවකු අදාළ ව්‍යුහ තුළ සංගමයේ කළමනාකරණ කම්පුවේ සාමාජිකාවන් නොවිය යුතුය.
- 17.4 ඉහත 17.1 වගන්තියේ සඳහන් අවස්ථාවන්ගිදී කළමනාකරණ කම්පුව විසින් යම් සාමාජිකාවකට විරැද්ධිව ව්‍යුත් වේ අති වෝදනා පිළිබඳව කරුණු අදාළ සාමාජිකාවට සහ මේ යටතේ පත් කෙරෙන විනය කම්පුවට ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.
- 17.5 ඒ සම්බන්ධව කරනු ලබන පරික්ෂණවලදී අදාළ සාමාජිකාව හා අවශ්‍ය සෙසු සාමාජිකාවන්, සාක්ෂිකාරයන් තමන් හමුවට කැඳවීමටත්, ඔවුන්ගෙන් ප්‍රශ්න කර සාක්ෂි සටහන් කර ගැනීමටත් විනය කම්පුවට බලය ඇත. විසේම අදාළ සාමාජිකාවට ඇයගේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමටත් සාධාරණ අවස්ථාවක් ලබා දිය යුතුය.
- 17.6 විනය පරික්ෂණාය අවසානයේදී විනය කම්පුවේ නිරද්‍යා හේතු සහිතව කළමනාකරණ කම්පුවට ඉදිරිපත් කළ යුතු අතර, එම නිරද්‍යා සම්බන්ධයෙන් කළමනාකරණ කම්පුවේ වැඩි රහස් ජන්දයෙන් සුදුසු තීරණයක් ගත යුතුය.
- 17.7 විසේ කළමනාකරණ කම්පුව ගනු ලබන තීරණයන් හා වහි තීරණයන්ට ගේතුපාදක වූ කරුණු අදාළ සාමාජිකාවට ලේකම්වරය විසින් ලිඛිතව දැනුම් දිය යුතුය.

18. අභ්‍යන්තර විගණන කම්පුව

- 18.1 සංගමයේ හෝ අනුබද්ධිත සංවිධානයන්ගිනි මූලක කටයුතු, ගිණුම් කටයුතු හෝ මූලස සහ ගිණුම් සම්බන්ධව බලපෑමක් ඇති පරිපාලන කටයුතු හෝ වහි ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන මූදල් ඉපයිමේ හෝ යෙදුවීමේ ව්‍යුපාතීන් සම්බන්ධ ගිණුම් කටයුතු පිළිබඳව විගණනය කොට වාර්තා කිරීම පිණිස ද්වාධින අභ්‍යන්තර විගණන කම්පුවක් පත් කිරීම වාර්ෂික මහා සහා රැස්වීමේදී සිදුකළ යුතුය.
- 18.2 අභ්‍යන්තර විගණන කම්පුව උපරිම වශයෙන් සාමාජිකාවන් තියෙනෙකුගෙන් (3) සමන්වීත විය යුතු අතර අවම වශයෙන් ඉන් දෙදෙනෙකුවත් ගණකාධිකරණ සහ විගණන ක්ෂේත්‍රයේ අධ්‍යාපනික වෘත්තීය සුදුසුකම් සහ පළපුරුද්දක් ඇති තැනැත්තියක් විය යුතුය.
- 18.3 අභ්‍යන්තර විගණන කම්පුවට පත් කරනු ලබන සාමාජිකාවන් පසුගිය වසර තුන (3) තුළ හෝ අදාළ ව්‍යුහයේ සංගමයේ විධායක කම්පුවේ මෙම ව්‍යවස්ථාවේ සඳහන්

09.2.1(ආ) (ආඇ), 09.2.2 (ආ) (ආ), 09.2.3 (ආ) (ආ) සහ රේඛ පෙර ව්‍යුහවල ඉවත් වි ගිය නිවැපු නියෝජන සභාපති තනතුරු දැරූ හෝ දුරන්තියක් නොවිය යුතුය. තවද පසුකිය වසර තුන (3) තුළ හෝ අදාළ ව්‍යුහයේ අනුබද්ධීත සංවිධාන වල නියෝජනවර්ය ලෙස මෙහි 09.2.6 හි තනතුරු දැරූ හෝ දුරන්තියක් නොවිය යුතුය.

- 18.4 විගණන ව්‍යුහ පරිය තීරණය කිරීම සහ විගණන කාර්ය සඳහා අවශ්‍ය ගිණුම් වාර්තා සැසදිම්, ලේඛන, ප්‍රකාශන, පොත්පත්, රැස්වීම් වාර්තා, බැංකුවේ ගිණුම් විස්තර, තොග වාර්තා, සහතික, තහවුරු කිරීම්, වෙනත් අදාළ ලියකියවීම් සහ විස්තර කැඳවීමේ සහ ලබා ගැනීමේ බලය අභ්‍යන්තර විගණන කම්ටුව සනුවේ.
- 18.5 විගණන කාර්ය සඳහා අවශ්‍ය වන වන ලේඛන හෝ වාචික සාක්ෂි සංගමයේ නිලධාරිතියක්ගෙන්, සාමාජිකාවන්ගෙන්, හෝ වෙනත් ඩිනැම පාර්ශවයකින් කැඳවීමේ හෝ ලබා ගැනීමේ බලය අභ්‍යන්තර විගණන කම්ටුව සනුවේ.
- 18.6 එක් එක් විගණන කටයුත්ත අවසානයේ විගණනයට භාජනය වූ ව්‍යුහය සම්බන්ධයෙන් විස්තරාත්මක විගණන වාර්තාවක් එකී විගණන කටයුත්ත අරමින කළ දින සිට මාස දෙකක් (2) අභ්‍යන්තර අභ්‍යන්තර විගණන කම්ටුවේ මතය සහ තීරුදේශ සමඟ අභ්‍යන්තර විගණන කම්ටුවේ සාමාජිකාවන්ගේ අත්සනින් අනුගාසක මණ්ඩලය වෙත ලේකම්වර්ය මගින් ඉදිරිපත් කළ යුතුය.
- 18.7 අභ්‍යන්තර විගණන කම්ටුව විසින් ඉදිරිපත් කරනු ලබන විගණන වාර්තාවන්ගෙන් යම් අනුමිකතාවයක් සිදුවී ඇති බවට අනුගාසක මණ්ඩලය සංගමකට පත්වන්නේ නම් විකී වාර්තාව සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කිරීම පිණිස අනුගාසක මණ්ඩලයේ තීරුදේශ මත විනය කම්ටුව වෙත යොමු කිරීමේ බලය විධායක කම්ටුව සනුය.

19. මුල්‍ය කටයුතු

- 19.1 සංගමයේ මුදුල් ව්‍යුහය, සැම ව්‍යුහයකම ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා වේ.
- 19.2 සංගමයේ සියලුම අදාළම්, වියදුම්, වත්කම් හා බැරකම් පිළිබඳ ගිණුම් සහ වාර්තා නිසියාකාරව පවත්වා ගෙන යාමේ වගකීම භාණ්ඩාගාරකවර්ය සහ උප භාණ්ඩාගාරකවර්යන් සනුය. එම ගිණුම් සහ වාර්තා පිළිගත් ගණකාධිකරණ මුදලරු සහ ප්‍රමිතින්ට අනුව සකස් විය යුතුය.
- 19.3 සංගමයේ සියලු වියදුම් සඳහා විධායක කම්ටුවේ අනුමැතිය ලබා ගත යුතු අතර සංගමයේ වැදනෙදා වියදුම් සඳහා උපරිමය රු 10,000/- (දස දහසක) මුදලක් භාණ්ඩාගාරකවර්ය අත තබා ගත හැක. භාණ්ඩාගාරකවර්ය වැදනෙදා වන වියදුම් සඳහා සූල් මුදුල් පොතක් පවත්වා ගෙන යා යුතු අතර එහි සියලුම වැදනෙදා වියදුම් සටහන් කර සතිපතා සභාපතිතිය හා නියෝජන සභාපතිතියගේ අධික්ෂණයට හා අත්සනට ඉදිරිපත් කළ යුතුය.

- 19.4 සංගමයේ සියලු අරමුදල්, හාන්ඩ්බාගාර බිඳීපත් හෝ සුරුකුම් පත් බලපත්‍ර ලාභී වාණිජ හෝ විශේෂීත බැංකුවලු පමණක් තැන්පත් කිරීම හා ආයෝජනය කිරීම අනුගාසක මණ්ඩිලයේ නිර්දේශය මත සහ විධායක කම්ට්‍රුවේ අනුමැතිය අනුව විය යුතුය.
- 19.5 සියලුම ගිණුම් හා ආයෝජන, සංගමයේ නාමයෙන් හෝ අනුගාසක මණ්ඩිලය විසින් තීරණය කරන ලබන නාමයකින් පවත්වාගෙන යා යුතුය. ඉහත සඳහන් ගිණුම් හා ආයෝජනයන් පරිහරණය කිරීමේදී සහාපතිතියගේ අනුදැනුම මත තීයෝජන සහාපතිතිය, ලේකම්වරය හා හාන්ඩ්බාගාරකවරිය අත්සන් කළ යුතුය. කෙසේ වෙතත් ප්‍රාග්ධන වත්කම් අත්පත් කර ගැනීම/විකිණීම හා ඉවත් කර ගැනීම සඳහා විධායක කම්ට්‍රුවේ අනුමැතිය අනුකූලය යුතුය.
- 19.6 විශේෂ හා නිශ්චිත කාර්යයන් සඳහා බැංකු ගිණුම් විධායක කම්ට්‍රුව විසින් අනුමත කරන ලද නාමයකින් විවෘත කළ හැකිය. යම් ව්‍යාපෘතියක් හෝ වෙනත් විශේෂ කරුණුක් සඳහා අරමුදල් පවත්වාගෙන යන්නේ නම් එම මුදල් වැය කළ හැක්කේ තියම්ත ව්‍යාපෘතියට හෝ විශේෂ කාර්යයකට පමණි. එම තියම්ත ව්‍යාපෘතිය හෝ විශේෂ කාර්යය අවසානයේදී විසේ විවෘත කරන ලද ගිණුම සියලු වියදුම් පියවා ඉතිරි මුදල් වේ නම් ප්‍රධාන ගිණුමට බැර කර විසි ගිණුම වසා දැමීමට කටයුතු කළ යුතුය.
- 19.7 විශේෂ හා නිශ්චිත කාර්යයන් සඳහා විධායක කම්ට්‍රුවේ තීරණය මත අදාළ කාර්යයේ මුළු වියදුම්න් 25% අත්තිකාරම් මුදලක් අදාළ පාර්ශවයට ලබාදිය හැක.
- 19.8 පාසල් සුහයිදේය සහ උන්තතිය සඳහා විදුන්තුපතිතිය විසින් කරනු ලබන ඉල්ලීම්වලට මූල්‍ය ප්‍රතිපාදන සැපයීමේදී, විධායක කම්ට්‍රුවේ අනුමැතිය මත තීයෝජන සහාපතිතිය, ලේකම්වරය හා හාන්ඩ්බාගාරකවරියගේ අත්සනින් අදාළ මූල්‍ය ප්‍රතිපාදන පාසල වෙත ලබාදිය හැක. විසේ ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රධාන ගිණුම් පොතේ වෙනම පිටුවක දිනය, අදාළ කාරණය හා මුදල සඳහන් කර හාන්ඩ්බාගාරකවරිය විසින් පවත්වාගෙන යා යුතුයි.
- 19.9 ආදි ශිෂ්‍ය සංගමයේ සුහසාධන කටයුතු වලදී අදාළ මූල්‍ය ප්‍රතිපාදන අනුමත කිරීමට විධායක කම්ට්‍රුවට බලය ඇත.
- 19.10 කළමනාකරණ කම්ට්‍රුව විසින් අනුමත කරනු ලැබූ ව්‍යාපෘතින් සඳහා සම්පූර්ණ කළමනාකරණ කම්ට්‍රුවේ සාමාජික සංඛ්‍යාවන් තුනෙන් දෙකක (2/3) අනුමැතියට යටත් ව බලපත්‍ර ලාභී වාණිජ හෝ විශේෂීත බැංකු වලින් මුදල් ණයට ගැනීමට හෝ විසේ ණයට ගනු ලබන මුදල සඳහා ඇප වීමට හෝ විධායක කම්ට්‍රුවට බලය ඇත.

20. විගණක

- 20.1 වරුලත් ගණකාධිකාර සමාගමක් විගණක දුරයට වාර්ෂික මහා සභා රැස්වීමේදී පත් කරුණත යුතුයි. විසේ පත්කර ගත් විගණක සමාගමේ සේවාවන් සඳහා විධායක යුතු යම් මුදලක් වේ හම් එම මුදල අනුමත කිරීමේ බලය විධායක කමිටුව සතු වේ.

21. ස්ථාවර කමිටු හා විශේෂ කමිටු

- 21.1 සංගමයේ කටයුතු වඩා සාර්ථක ව ඉටුකිරීමේ අරමුණින් සහ විද්‍යාලයීය පරිපාලනයට සහාය වීමේ අරමුණින් පහත සඳහන් ස්ථාවර කමිටු පත් කිරීමේ බලය විධායක කමිටුවට හිමි වන්නේය. මෙම ස්ථාවර කමිටු අවම වශයෙන් පහත දැක්වෙන ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි පත්කළ යුතුය.

- 21.1.1 අධිකාපන සංවර්ධන කමිටුව - අධිකාපනය, ශිෂ්‍යත්ව හා ශිෂ්‍යාධාර, විනය, අධිකාපන කළමනාකරණ සංවර්ධනය, අධිකාපන හා අන්තර්ජාල කාර්ය මණ්ඩල සංවර්ධන කටයුතු මෙයට අදාළ වේ.

- 21.1.2 පාසල් විෂයය සමගාමී / බාහිර ක්‍රියාකාරකම් කමිටුව - කලා, සාහිත්‍ය, ත්‍රිඛා සහ ආගමික අංශයේ ක්‍රියාකාරකම්, බාල දක්ෂිණා හා ශිෂ්‍ය හට සංවිධාන, විවිධ ශිෂ්‍ය සංගම් සංවර්ධනය සහ එවා සමග සම්බන්ධිකරණය පවත්වාගෙන යාම මෙයට අදාළ වේ.

- 21.1.3 පාසල් යටිතම පහසුකම් සංවර්ධනය සහ කළමනාකරණ කමිටුව - විද්‍යාගාර, ගාස විද්‍යාගාර, පරිගණක කාමර, සෞන්දර්යය ගාලා, ප්‍රධාන ගාලාව, පාසල් ප්‍රස්ථකාලය, ආපන ගාලාව, පිහිනුම් තටාකය, ක්‍රිජාගාරය, නේවාසිකාගාරය ඇතුළු පාසල් සියලුම හොතික සම්පත් වැඩි දියුණු කිරීම සහ එමඟින් ලෙස පවත්වාගෙන යාම මෙයට අදාළ වේ.

- 21.1.4 ආදි ශිෂ්‍ය සේවා කමිටුව - විද්‍යාලයෙන් පිටව යන්නියන්ගේ අධිකාපනය, යැකි රක්ෂා හා සූජ සාධනය, ආදි ශිෂ්‍ය සූජ සාධනය, ආදි ශිෂ්‍ය වෘත්තියවේදනියන්ගේ කමිටුව, ආදි ශිෂ්‍යවන් හා සංගමය අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම මෙයට අදාළ වේ.

- 21.1.5 සන්නිවේදන කටයුතු කමිටුව - සංගමයේ ප්‍රවත්තන්, වෙබ් අධිවිය, විද්‍යාලය, සංගමය හා පන මාධ්‍යය අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම, විද්‍යාලයේ හා සංගමයේ ප්‍රවාත්ති හා විකාපන් සඳහා මාධ්‍ය ප්‍රවාරණය ලබාදීම මෙයට අදාළ වේ. සන්නිවේදන කමිටුවේ ලේකම්වරිය වශයෙන් සංස්කාරකවරිය කටයුතු කළ යුතු වන්නේය.

- 21.2 මෙම ස්ථාවර කමිටු වල සභාපතිධිරිය සංගමය උප ලේකම්වරියන්, උප භාණ්ඩාගාරික වරයන් හෝ විධායක කමිටු විසින් පත් කරනු ලබන කළමනාකරණ

කම්ටු සාමාජිකාවන් විසින් දැරය යුතුය. විධායක කම්ටුව මෙම කම්ටුවල කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මුලික තිරේදේ ඉදිරිපත් කළ යුතුය.

- 21.3 ඉහත 21.1 යටතේ පත් කරන ස්ථාවර කම්ටු වල කටයුතු කිරීම සඳහා කළමනාකරණ කම්ටුවේ සාමාජිකාවන්ට අමතරව සංගමයේ සාමාජිකාවන් අතර්න් යම් අය පත් කිරීමේ බලය විධායක කම්ටුව සතු වන්නේය.
- 21.4 එකී ස්ථාවර කම්ටු වල ලේකම් බුරයන් සඳහාද අවශ්‍ය ව්‍යවහාර් හා න්‍යා ගාර්ගුරු බුරයන් සඳහාද කළමනාකරණ කම්ටුවේ සාමාජිකාවන් අතර්න් පමණක් තිලධාරිතියන් පත් කළ යුත්තේය. එම කම්ටු වල වාර්තා පවත්වා ගැනීම ඔවුන්ගේ වගකීම වන අතර, ඉදිරියටත් විම කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාම සඳහා නව අනුපාත්තික කම්ටු වලට විම වාර්තා හාර දිය යුතුයි.
- 21.5 එකී ස්ථාවර කම්ටු මසකට වරක්වත් යස්විය යුතුය. ස්ථාවර කම්ටු සම්බන්ධිකරණය, වැඩි කටයුතු අධික්ෂණය හා ප්‍රගතිය අඩාල වී ඇති අවස්ථාවල දී එම සම්බන්ධියෙන් අනුගාසක මණ්ඩලය හා විධායක කම්ටුව දැනුවත් කිරීමේ වගකීම උප සහාපතිවරියන් සතු වේ.
- 21.6 එකී ස්ථාවර කම්ටු පිළිබඳව හා ඒවායේ ප්‍රගතිය පිළිබඳව ලේඛිත වාර්තාවන් විම එකී ස්ථාවර කම්ටුවේ සහාපතිවරිය විසින් විධායක කම්ටුවේ උප සහාපතිවරියන් වෙතට මාසිකව ඉදිරිපත් කළ යුතුය. විධායක කම්ටුවේ ජේෂණ්ධි උප සහාපතිතිය මෙම වාර්තා නියෝජන සහාපතිතිය වෙත මාසිකව ඉදිරිපත් කළ යුතුය.
- 21.7 ඉහත සඳහන් කම්ටු සෑම වසරකටම වරක් පත්කෙරෙන අතර, රේට අමතර විශේෂ රේඛුන් මත සහ විශේෂ ව්‍යාපෘති සඳහා අමතර විශේෂ කම්ටු පත් කිරීමේ බලය විධායක කම්ටුව සතු වේ. මෙබඳ විශේෂ කම්ටු විධායක කම්ටුව සාමාජිකාවකගේ නායකත්වයෙන් පිහිටුවිය හැකි අතර, එකී සංයුතිය හා විෂය ක්ෂේත්‍රය විධායක කම්ටුවටිසින් තීරණය කළ යුතුය.

22. අනුබද්ධිත සංවිධාන

- 22.1 සංගමය පරමාර්ථයන් ත්‍රියාත්මක කිරීමට සහාය විම සඳහා අනුබද්ධිත සංවිධාන බිජි කළ නැක. විම සංවිධාන වලට වසර දෙකක (2) තාවකාලික සාමාජිකත්වයක් පිරිනමන අතර, වසර දෙකක (2) ත්‍රියාකාරිත්වයෙන් පසු, විධායක කම්ටුවේ අනුමැතිය ඇති පූර්ණ සාමාජිකත්වය නිමි වේ. දැනටමත් සාමාජිකත්වය බඟා දීඇති සංවිධානවලට මෙම වගන්තිය අදාළ නොවේ.
- 22.2 අනුබද්ධිත සංවිධානයන් සංගමය විසින් පිළිගැනීම සඳහා, එකී සංවිධානයේ සහාපතිතිය හා ලේකම්වරියගේ අත්සන සහිත ව අයදුම්පතක්, සංගමයේ ලේකම්වරිය වෙත ඉදිරිපත් කළ යුතුය. එම අයදුම්පත අනුගාසක මණ්ඩලයේ තිරේදේ මත විධායක කම්ටුව විසින් අනුමත කිරීමෙන් අදාළ අනුබද්ධිත සංවිධානයට සාමාජිකත්වය පිරිනමනු බඟයි.

- 22.3 අනුබද්ධිත සංවිධානයක් පිහිටු වීම සඳහා, සංගමයේ සාමාජිකත්වය දරන පත්‍රපූස් (15) දෙනෙකු හෝ විද්‍යාලයේ ආදි කිෂ්කාවන් විසිපස් (25) දෙනෙකු අවම වශයෙන් විකි අනුබද්ධිත සංවිධානයේ සාමාජිකත්වය දැඩිය යුතුය. තව න් අනුබද්ධිත සංවිධානයේ සෑම සාමාජිකාවක්ම විද්‍යාලයේ ආදි කිෂ්කාවන් විය යුතුය.
- 22.4 සෑම අනුබද්ධිත සංවිධානයකටම විකි නියෝජිතවරියක් බැඟින් කළමනාකරණ කම්පුවේ කාරක සහාවට පත් කළ හැක. විකි අනුබද්ධිත සංවිධානය විදේශීය සංවිධානයක් නම් විසේ ඉදිරිපත් කරනු ලබන නියෝජිතවරිය විම විදේශීය අනුබද්ධිත සංවිධානයේ සම්බන්ධිකරණ නිලධාරීන් වශයෙන් සලකනු ලැබේ.
- 22.5 අනුබද්ධිත සංවිධානයක් ලියාපදිංචි කිරීමේ ගාස්තු රුපියල් 3000/- (තුන් දහසක්) වන අතර වාර්ෂික දායක මුදල රුපියල් 1500/- (විකි දහසක් පත් සෑම වශයෙන් විසරකම ජනවාරි 31 දිනට පෙර භාණ්ඩාගාරකවරියට හෝ උප භාණ්ඩාගාරකවරියට ගෙවිය යුතුය. වාර්ෂික දායක මුදල විම දිනට ප්‍රථම තොගෙවන අනුබද්ධිත සංවිධාන තොගැනී වනු ඇත.
- 22.6 සෑම ව්‍යසරකම පෙබිරවාරි මස අවසන් වීමට පෙර, අනුබද්ධිත සංවිධානයේ ගෙවියන ව්‍යසරේ කටයුතු ගැන සවිස්තරාත්මක ප්‍රගති වාර්තාවක් හා වෘත්තීමය පුදුසුකම් ලත් ගණකාධිවරයෙක් විසින් සහතික කළ විගණක සහතිකයක් සහිත ගිණුම් වාර්තාවක් සංගමය වෙන ඉදිරිපත් කළ යුතුය.
- 22.7 අනුබද්ධිත සංවිධානයන් හි වර්ෂයක් පාසාම තේර් පත්වූ නිලධාරීවරියන්ගේ නාම ලේඛනයක් මෙහි සත්වන උපලේඛනයේ දක්වා ඇති ආකෘති පත්‍රයට අනුව, විම පත්වීම සිදුකර දෙසතියක් ඉක්ම යාමට පෙර සංගමයේ ලේකම්වරිය වෙත විවිධ යුතුය.
- 22.8 අනුබද්ධිත සංවිධාන සිර්මාලේ බණ්ඩාරනායක විද්‍යාලයිය ආදි කිෂ්ක සංගමයේ ව්‍යවස්ථාපාලී 2 වන වශයෙන් විවිධ අනුකූලව ත්‍රියා කළ යුතුය. විසේ හෙයින් සිර්මාලේ බණ්ඩාරනායක විද්‍යාලයිය ආදි කිෂ්ක සංගමයේ පර්මාර්ප සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය වේයැයි හැගෙන නිරදේශ සහ/හෝ මග පෙන්වීම් අනුබද්ධිත සංවිධාන වෙත ලබාදීමට විධායක කම්පුවට හැකිය. විවැනි නිරදේශ සහ/හෝ මග පෙන්වීම් ලේකම්වරිය විසින් අදාළ අනුබද්ධිත සංවිධානයට දැනුම් දිය යුතුය.
- 22.9 අනුබද්ධිත සංවිධානයන්හි ව්‍යවස්ථාපාලී පිටපතක් සංගමයට විවිධ යුතු අතර, විම විර්තුවර සිදු කර ඇති සංශෝධනයන්ද දැන් විය යුතුය.
- 21.10 යම්කිසි අනුබද්ධිත සංවිධානයක් මෙහි ඉහත 21.5, 21.6, 21.7, 21.8 හා 21.9 යන වශයෙන් ප්‍රකාර ක්‍රියා තොකරන විටදී, ඒ පිළිබඳ සිංහලයිමේ ලිපියක් සම ලේකම්වරියන් විසින් දින දහනහතරක් (14) ඇතුළත අදාළ අනුබද්ධිත සංවිධානයට යවනු ලැබිය යුතුය, අදාළ අනුබද්ධිත සංවිධානය තවදුරටත් ඒ සම්බන්ධයෙන් ත්‍රියා

නොකරන්නේ නම්, විම අනුඩ්දියිත සංවිධායේ අනුඩ්දියිත තත්ත්වය මාස දෙකක (2) කල් දීමකින් පසුව, අවලංගු කිරීමේ බලය විධායක මණ්ඩලය සතුවේ. විම තීරණය පිළිබඳව පාසල, සාමාජිකත්වය සහ මහජනතාව දැනුවත් කිරීමේ බලය විධායක මණ්ඩලය සතු වේ.

- 21.11 ඉහත සඳහන් නීතිවලට පටිඵැනීව ක්‍රියා කරන අනුඩ්දියිත සංවිධාන පිළිබඳව විධායක මණ්ඩලය ගන්නා තීරණය අවසාන තීරණය වනු ඇත.

22. විද්‍යාලයිය සංවර්ධන අරමුදල

- 22.1 සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලයිය සංවර්ධන අරමුදල, විධායක මණ්ඩලය විසින් අනුමත කර ඇති නීති මාලාව ප්‍රකාර ක්‍රියාත්මක විය යුතුය.
- 22.2 මෙම අරමුදල සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලයිය සංවර්ධන අරමුදල නම් හඳුන්විය යුතු අතර, විය රජය විසින් අනුමත කළ ප්‍රත්‍යාධාර අරමුදලකි.
- 22.3 විම අරමුදල් ආදි ශිෂ්‍ය සංගමයේ විධායක මණ්ඩලයේ උපදෙස් වලට අනුව, විම සංගමයේ නීතිරිති වලට එකළව, විම සංගමයේ භාණ්ඩාගාරිකවරය විසින් පාලනය කෙරෙනු ඇත.
- 22.4 මෙම අරමුදලට ලැබෙන සැම මුදලක් ම මේ සඳහා විවෘත කර ඇති අදාළ බැංකු ගිණුමේ තැන්පත් කළ යුතුය.
- 22.5 මෙම අරමුදලට අදාළ ගිණුම සඳහා වෙනම ගේඛන භාණ්ඩාගාරිකවරය විසින් නඩත්තු කළ යුතුය.
- 22.6 සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලයිය සංවර්ධන අරමුදල සඳහා ගෙවා ඇති හෝ විම අරමුදල නම් තැන්පත්ව ඇති කිසිම මුදලක් විද්‍යාලයිය සංවර්ධනයට හැර වෙන කිසිම දෙයකට යොදුවිය නොහැකිය.
- 22.7 ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්ට්‍රීමේන්ත්, භාණ්ඩාගාරිකවරය විසින්, සංවර්ධන අරමුදල සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලත් විගණක වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

23. ව්‍යවස්ථා සංශෝධන

- 23.1 ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා, යෝජක සහ ස්ථිරකරු ඇතුළු අවම වශයෙන් සාමාජිකතාවන් සිය දෙනෙකුගේ (100) අත්ස්ථිතින් සහිතව හෝ විධායක මණ්ඩලයේ වැඩි ජන්දයෙන් ලැබූ අනුමැතිය සහිතව හෝ ඉදිරිපත් කළ යුතුය.

- 23.2 මෙවතේ යෝජනාවක් ඉදිරිපත් වී ඇති අවස්ථාවක දී, වාර්ෂික මහ සහා රැස්වීම පැවැත්වීමට මාස තුනකට (3) වැඩි කාලයක් ඉතිරි ව ඇත්තම්, විධායක මණ්ඩලය විසින්, විම ව්‍යවස්ථා සංශෝධනය සඳහා බැඳුම සඳහා විශේෂ මහ රැස්වීමක්, යෝජනාව විධායක මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වූ දින සිට දින විසි වකක්(21) අභ්‍යුත්ත කැඳුවිය යුතුය.
- 23.3 ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ඉදිරිපත් කෙරෙන යෝජනා, නියමිත රැස්වීමට දින දහ පතරකට (14) කට පෙර සියලු සාමාජිකාවන් හට ලිඛිතව දැනුම් දිය යුතුයි.
- 23.4 ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා වාර්ෂික මහ සහා රැස්වීමට ඉදිරිපත් කරන ලබන යෝජනා, ජනවාරි මස 31 දිනට පෙර සංගමයේ සම ලේකම්වරයන් වෙත, ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.
- 23.5 ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා, වාර්ෂික මහ රැස්වීමකදී හෝ විශේෂ මහ සහා රැස්වීමකදී හෝ සිරින සාමාජික සංඛ්‍යාවන් තුනෙන් දෙකකට (2/3) වැඩි සංඛ්‍යාවක අනුමැතියෙන් පමණක් විම ව්‍යවස්ථා සංශෝධනය කළ හැකිය. විඩු ව්‍යවස්ථා සංශෝධනයකට අනුමැතිය ලබාගැනීම ජන්දායක ස්වර්ශපයෙන් ලිඛිතව ලකුණු කළ යුතු බව සම සභාපතිවරය සිතන්නේ නම් ඇය ඒ පිළුබඳව සුදුසු පරිදි කටයුතු කළ යුතුය.

24. අර්ථ තිරශපනය

- 24.1 මෙම ව්‍යවස්ථා මාලාවේ සංගමය යනු, සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලයිය ආදි ගිණු සංගමයයි.
- 24.2 විද්‍යාලයය යනු, කොළඹ 07, ස්වැන්මෝර් වන්දුව්වලයේ, සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලය වන්නේය.
- 24.3 මෙම ව්‍යවස්ථාවේ ඇති සිනෑම වගන්තියක් පිළුබඳව හෝ ව්‍යවස්ථාවේ සඳහන් තොවන කාරණයක් සඳහා හෝ අර්ථ තිරශපනය පිළුබඳවත්, සිනෑම ප්‍රශ්නයක් පිළුබඳවත්, විධායක මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වනු ඇත.

25. ව්‍යවස්ථානුකූල අවණ්ඩිතාවය

- 25.1 මෙම ව්‍යවස්ථා මාලාව අනුමත වූ අවස්ථාව දක්වා කළින් පැවති ව්‍යවස්ථාව යටතේ සංගමය මගින් ආරම්භ කර තිබූ සියලු යෝජනා වැඩිවිෂ්වල හා ව්‍යාපෘතින් මෙම ව්‍යවස්ථා මාලාව යටතේ ද තව දුරටත් ශ්‍රී යාත්මක විය යුතු අතර, විසේ අවණ්ඩිව ක්‍රියාත්මකව සඳහා මෙම ව්‍යවස්ථාව අදාළ වන්නේය.

26. අන්තර්කාලීන විධිවිධාන

- 26.1 මෙම ව්‍යවස්ථාවේ බල පැවත්වීම, විය සම්මත විමෙන් පසුව පැවත්වෙන ප්‍රථම වාර්ෂික මහ සහ රැස්ට්‍රොලෝඩ් නව නිලධාරී මණ්ඩලය පත්වූ පසු ආරම්භ විය යුතු අතර ඉන්පසු සංගමයේ සියලු වැඩ කටයුතු මෙම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක විය යුතුය.

ඉහත දැක්වෙන සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ව්‍යවස්ථාව වර්ෂ 2012 ක් වූ මාර්තු මස 21 දින විද්‍යාලයේ හිටපු විද්‍යාල්පතිනි ප්‍ර්‍රේස් කළබේවිල මහත්මියගේ යෝජනාවක් අනුව හිද්‍රේමනී නෙත්තයිංහ, සුලාර ලියනගේ, ආකා විදාහංසාගමගේ, ඉන්දිකා ජයයිංහ යන මහත්මින්ගේ සාමාජිකත්වයෙන් පත්කරන ලද ව්‍යවස්ථා සම්පාදක කම්ටුව විසින් සාමාජිකත්වයේ අදහස් හා යෝජනා විමසා බලා විසේ ලැබුණු අදහස් හා යෝජනා වල වලංගුතාවය අනුව, ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට අයිති දැනුම සහ පසුත්‍රිම සලකා බලා ඒ අනුව සංගමයේ සාමාජික රෝෂිති ගුණාරත්න මහත්මියගේ සහභාගිත්වය සහ සහයෝගයෙන් කෙටුම්පත් කර, සංගමයේ විශේෂ කම්ටු රැස්ට්‍රොලෝඩ් ලැබුණු සංගෝධන සහ විද්‍යාලයේ වර්තමාන විද්‍යාල්පතිනි ධීමිලිකා ජයනෙත්ති මහත්මියගේ සහ විද්‍යාලයේ හිටපු සියලුම විද්‍යාල්පතිනියෙන් ලැබුණු සංගෝධන ඇතුළත් කර වර්ෂ 2012 ක්වූ ජුලි මස 16 දින ඒකමතිකව අනුමත කිරීමෙන් අනතුරුව, වර්ෂ 2012 ක් වූ අගෝස්තු මස 12 දින විද්‍යාලයිය ප්‍රධාන ගාලාවේ පවත්වන්නට යෙදුන විශේෂ මහ සහ රැස්ට්‍රොලෝඩ් ද් අනුමත කොට සංගමය සහ සාමාජිකත්වය උදෙසා මෙසේ සම්මත කර ගන්නා ලද අතර, වර්ෂ 2014 ක් වූ පෙබරවාරි මස 09 වන දින සහ වර්ෂ 2018 ක් වූ පෙබරවාරි මස 24 දින විද්‍යාලයිය ප්‍රධාන ගාලාවේ පවත්වන්නට යෙදුන මහ සහ රැස්ට්‍රොලෝඩ් නව සංගෝධන ඇතුළත් කර ඒකමතිකව අනුමත කර ගන්නා ලදී.

ප්‍රථම උප ලේඛනය - සාමාජිකත්ව අයදුම්පත

ආදි ශිෂ්‍ය සංගමය
 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය
 දටුන්මෙවෝ ව්‍යුහවිෂය, කොළඹ 07.
 දුක්. 2582110, ගැස්ස් 2581512

1. සම්පූර්ණ නම
2. විවාහයට පෙර නම
3. ස්ථීර ලිපිනය හා දුරකථන අංකය
4. උපන් දිනය
5. විවාහක / අවධාරිත බව
6. ඇතුළත්වීමේ අංකය සහ දිනය
7. අස්ථිමේ දිනය සහ අවසානයට පිටි පානිය
8. රැකියාව, රැකියා ස්ථානයේ ලිපිනය සහ දුරකථන අංකය
9. කාලෘයාලේ රැකියාව, රැකියා ස්ථානයේ ලිපිනය සහ දුරකථන අංකය
10. ඉල්ලුම්කරන සාමාජිකත්ව කාණ්ඩය - සාමාන්‍ය / යාව්‍යීව / ගරු
 ඉහත පැද්‍රින් තොරතුරු සහ නිවැරදි බවට මෙයින් සහතික කරමි.

දිනය

ඉල්ලුම්කාරියගේ අත්සන

(පාසල් අස්ථිමේ සහතිකයේ සත්‍ය කොට්ඨාසක් විද්‍යාල්පතිතිය මෙයින් සහතික කර මෙයට
 අමුණන්න)

සියල් ගෙවීම් ආදි ශිෂ්‍ය සංගමයේ හාණ්ඩාගාරිකවරියට හෝ උප හාණ්ඩාගාරිකවරියන්ට පමණක්
 ගෙවන්න.

සියල්ම වෙක්සන් හිඹුමට පමණයි යනුවෙන් රේඛනය කර සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයිය
 ආදි ශිෂ්‍ය සංගමය නමට බැර කරන්න.

කාර්යාල ප්‍රයෝගනය සඳහා

පාසල් ඇතුළත්වීමේ අංකය නිවැරදි බව සහතික කරමි

දිනය

ගරු හාණ්ඩාගාරවරියගේ අත්සන

දුපත් අංකය

දිනය

සාමාජිකත්ව අංකය

ලේකම්

(සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය)

දෙවන උප ලේඛනය - සාමාජිකත්ව ලුදුපත

ආදි ගිජිය සංගමය
සිරිමාලෝචිත බණ්ඩාරනායක විද්‍යාලය
ස්වැන්මෝස් ව්‍යුව්‍යාපෘති, පොලොනීය 07

ලුදුපත

නම

අනුතුමික අංකය

ලිපිනය

මුදල්/වෙනස්පත් අංකය

බැංකුව

දිනය

කේතය	විස්තරය	රු.	යත.
	මුළු මුදල		

මුළු මුදල අකුරින්

අත්සන

තෙවන උප ලේඛණය - නාමයේරනා අයදුම්පත

1. නාම යෝජනා ඉදිරිපත් කරනු ලබන නිලය
2. ජන්දයට ඉදිරිපත් වන සාමාජිකාවගේ සම්පූර්ණ නම
3. ජන්දයට ඉදිරිපත් වන සාමාජිකාවගේ වර්ෂ කණ්ඩායම
4. ජන්දයට ඉදිරිපත් වන සාමාජිකාවගේ ආදී ඕළු සාමාජික අංකය
5. නියමිත නිලය සඳහා නාම යෝජනා කරන අයගේ සම්පූර්ණ නම
6. නියමිත නිලය සඳහා නාම යෝජනා කරන අයගේ වර්ෂ කණ්ඩායම
7. නියමිත නිලය සඳහා නාම යෝජනා කරන ආදී ඕළු සාමාජික අංකය
8. නියමිත නිලය සඳහා නම ස්ථිර කරන අයගේ සම්පූර්ණ නම
9. නියමිත නිලය සඳහා නම ස්ථිර කරන අයගේ වර්ෂ කණ්ඩායම
10. නියමිත නිලය සඳහා නම ස්ථිර කරන අයගේ ආදී ඕළු සාමාජික අංකය

මහා සභාවේ ජන්දයන් තේරී පත් මුවහොත්, එම තනතුර මා විසින් හාරගන්නා බවට මෙයින් අනුමැතිය ලබා දෙමි.

ජන්ද අපේක්ෂිකාවගේ අත්සන

ඉහත සඳහන් කරුණු සියල්ල සත්‍ය ඒවා බවට අපි මෙයින් සහතික කරමු.

යෝජනාකාරීයගේ අත්සන

ස්ථිරකාරීයගේ අත්සන

සිව්වන උප ලේඛණය - මුදල් කුවිතාන්සිය

අදි ශිෂ්‍ය සංගමය
සිරිමාලෝ බණ්ඩාරනායක විද්‍යාලය
ස්වින්මෙර ව්‍යුවිංකය, මොළඹ 07.
දු.ක. 2553270/2582110, ගැස්ස 2553270/2581512

මුදල් කුවිතාන්සිය

අනුතුමික අංකය

පරින්‍යාය කරන්නාගේ නම

ලේඛ්‍ය මුදල (අනුරින්)

කාරණය

දිනය

මුදල (රු.)

මුදල යාරගත් තැනැත්තියගේ අත්සන

පස්වන උප ලේඛනය - හාණි ලබාගැනීමේ කුවිතාන්සිය

දාදි ගිෂ්න සංගමය
සිර්මාලෝ බණ්ඩාරනායක විද්‍යාලය
ස්වේච්ඡා ව්‍යුහා අධ්‍යක්ෂක, දොළඹ 07.
ද.ක. 2553270/2582110, ගැන්ත 2553270/2581512

හාණි ලබාගැනීමේ කුවිතාන්සිය

අනුතුමක අංකය
දිනය

විස්තරය	පුමාණය	ගෘහ්ධිවල වට්ගාකම

ගාර ගත්තේ

නම	තතුරු	අත්සන	දිනය
----	-------	-------	------

අනුමත කළේ

නම	තතුරු	අත්සන	දිනය
----	-------	-------	------

සයවන උප ලේඛනය - ගෙවීම ව්‍යවරය

ආදි ශිෂ්ට සංගමය
සිරිපාලෝ බණ්ඩාරනායක විද්‍යාලය
ස්වැන්මෝර වහුව්‍ය කොළඹ 07.
ද.ක. 2553270/2582110, තැක්ස 2553270/2581512

ගෙවීම ව්‍යවරය මුදල/වෙශ්පත

ව්‍යවර අංකය

වෙශ්පත අංකය

දිනය

ගෙවීම ලබනා

ලියිනය

විස්තරය	මුදල

සාදක පද්ධති

නම	තනතුර	අත්සන	දිනය
සිරදේශ කළේ			
නම	තනතුර	අත්සන	දිනය
අනුමත කළේ			
නම	තනතුර	අත්සන	දිනය

මුදල බො ගර තහාය්‍රායේ නම

අත්සන

දිනය